

වාර්ෂික වාර්තාව 2014

විජය කුමාරතුංග අනුස්මරණ රෝහල
සිදුව

පටුන

අන්තර්ගතය

පිටු අංක

1. විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ඓතිහාසික පසුබිම	01 - 02
2. දැක්ම, මෙහෙවර, සාමූහික අභිමතාර්ථ	03
3. සාමූහික තොරතුරු	04 - 05
4. ගරු සොබා ඇමතිතුමා වෙත වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා වන සභාපතිවරයාගේ ලිපිය	06
5. මානව සම්පත් සංවර්ධනය	07 - 09
6. 2014 වර්ෂය තුළදී ලද ප්‍රධාන ජයග්‍රහණයන්	10 - 11
7. ආරෝග්‍යශාලාව මගින් ලබා දෙන ලද සේවාවන් පිළිබඳ විශ්ලේෂණය	12 - 23
8. 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය	24 - 25
9. 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය	26 - 41
10. විගණකාධිපතිගේ සහතිකය සහ 1971 අංක 36 දරණ මුදල් පනතේ 14(2) වගන්තිය ප්‍රකාර විගණකාධිපතිගේ වාර්තාව	42 - 52
11. 2014 වර්ෂයේ විගණකාධිපතිගේ වාර්තාව පදනම් කරගෙන ඇති පැහැදිලි කිරීම් සහ අඩු ලුහුඬු තත්ත්වයන් මග හරවා ගැනීමට ගෙන ඇති විසඳුම් ක්‍රියාමාර්ග	53 - 61

**විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන
මුදල් වර්ෂයෙහි වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය - 2014
විජය කුමාරතුංග අනුස්මරණ ආරෝග්‍යශාලාව
සිදුව**

ඓතිහාසික පසුබිම

විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ස්ථාපිත කරන ලද්දේ 1998 අංක 31 දරණ විජය කුමාරතුංග පදනම ලෙසින් නම් කොට ඇති පාර්ලිමේන්තු පණතට අනුව වන අතර එය 1999 නොවැම්බර් මස 12 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයෙහි පල කරන ලදී.

1998 පෙබරවාරි 16 වන දින සාහසික ලෙස ඝාතනය කෙරුණ විජය කුමාරතුංග මහතා අනුස්මරණය කිරීම පිණිස මෙම විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ස්ථාපිත කරන ලදී. අතිගරු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විජය කුමාරතුංගයන් උපන් ප්‍රදේශයේ ජනතාවට එළඹිය සේවයක් කිරීමේ අරමුණින් රෝහලක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

මෙම රෝහල විජය කුමාරතුංග අනුස්මරණ පදනම විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ජනද කොට්ඨාශයේ සිදුව - කටුනායක නගර සභා සීමාව තුළ කොළඹ - මගමුට ප්‍රධාන බස් මාර්ගය මුහුණලා සිදුව ප්‍රදේශයේ රජයේ ඉඩම් කොටසක ඉදි කරන ලදී. ආරම්භයේදී රෝහල ඇදුන් 60 කින්, වාට්ටු 02 කින් සහ විශේෂයෙන් සිදුව ජනතාවට ප්‍රාථමික මට්ටමේ සේවාවක් සපයනු ලබන බාහිර රෝගී ඒකකයකින් සමන්විත වන ලදී.

1999 දී එනම් විජය කුමාරතුංගයන්ගේ උපන්දිනය යෙදී තිබූ මක්තෝබර් 09 වන දින මෙම ආරෝග්‍යශාලාව නිල වශයෙන් විවෘත කරන ලැබුවේ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිණිය විසිනි.

විජය කුමාරතුංග රෝහලේ කළමනාකරණ කටයුතු විජය කුමාරතුංග රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරී ඇති අතර අරමුදල් සපයන ප්‍රධාන මූලාශ්‍රය ලංකා රජය වේ.

වර්තමානයේදී රෝහල විසින් විශාල ජනතාවකගේ අක්ෂි ප්‍රතිකාර සම්බන්ධයෙන් තෘතීය ප්‍රතිකාර ක්‍රම සලසන අතර අනෙකුත් අංශ වලද තෘතීය මට්ටමේ ප්‍රතිකාර සපයනු ලබයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1999 අංක 38 දරණ ගැසට් නිවේදනය අනුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ මෙහෙයුම් හා පාලන කටයුතු ඇතුළු එදිනෙදා කළමනාකරණ කටයුතු විජය කුමාරතුංග රෝහලේ මණ්ඩලය වෙත පැවරී ඇති අතර ප්‍රතිපත්තිමය තීරණ ගැනීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි.

විජය කුමාරතුංග රෝහල ලාභ ඉපයීම මූලික කර ගත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආයතනයක් නොවේ. නමුත් ශල්‍යකර්ම වැනි විශේෂයෙන් හඳුනාගත් අංශයන් සඳහා පමණක් සීමිත ගාස්තු අයකිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි. මෙම ගාස්තු පිරිවැය ආවරණය කර ගැනීම සඳහා පමණක් අය කරනු ලබයි. කෙසේ වෙතත් අඩු ආදායම්ලාභී ජනතාව මෙම නාමික ගාස්තු වලින් නිදහස් කර ඇත.

සංවර්ධන කටයුතු වල එක් කොටසක් ලෙස අමතර ගොඩනැගිල්ලක් ඉදි කෙරුණ අතර එය ඇදුන් 88 කින් යුත් අක්ෂි වාට්ටුවකින් යුක්ත වූ අතර 2004 වසර තුළ සමස්ථ ඇදුන් ගණන 148 දක්වා වර්ධනය විය. ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින් යුක්තව 2007 වසර තුළදී පැවති පහසුකම් තවදුරටත් පුළුල් කෙරුණ අතර අංග සම්පූර්ණ අක්ෂි වාට්ටුවකින් විවෘත කිරීම මෙම වසර තුළ සිදු විය.

2011 වර්ෂය තුළදී පොදු ගබඩාවක්, ලේඛනාගාරයක්, රාජකාරී නිල කාමර සහ දේශන ශාලා ආදියෙන් සමන්විත වර්ග අඩි 4,061 ක දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී.

2013 වර්ෂයේදී වර්ග අඩි 4,386 න් සමන්විත දෙමහල් ගොඩනැගිල්ල NERD ආයතනයේ උපදේශකත්වය යටතේ ඉදි කරන ලදී. රසායනාගාර කටයුතු පුළුල් කිරීම සඳහා නව ක්ෂුද්‍රපීච රසායනාගාරයකින්, තුවාල සත්කාර ඒකකයකින් සහ නිල කාමර ආදී අංශ වලින් මෙය සමන්විත වේ.

2013 වර්ෂයේ දෙසැම්බර් මස භෞතික වැඩ ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ල 2014 වර්ෂයේ සාදා නිම කරන ලදී. වියදම රු. මිලියන 12,431 කි.

වාට්ටු 05 හි සහ ඇදුන් 164 දක්වා වර්ධනය වී ඇති මෙම රෝහලේ භාවිතයට ගත හැකි සියළුම නිසි අවකාශ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගෙන ඇත.

දැක්ම

විජය කුමාරතුංග අනුස්මරණ රෝහල මගින් ප්‍රදේශයේ ජනතාව වෙත එලදායී සේවාවක් ලබා දීම සහ කාර්ය මණ්ඩලයද ඉතා ඉහළ කැපවීමක් සහිතව සේවය කිරීම. එමෙන්ම විජය කුමාරතුංග රෝහල දිවයිනේ අනෙකුත් ආරෝග්‍යශාලා වෙත මහ පෙත්වීමක් සිදු කරනු ලබන ආදර්ශමත් රෝහලක් ලෙස පවත්වා ගැනීම.

මෙහෙවර

කෙටි කාලාන්තරයක් තුළදී රෝහලේ දැනට සතුව ඇති සියළු පහසුකම් යොදා ගනිමින් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලමින් එලදායීව හා දැඩි කැපවීමෙන් යුක්තව සායනික සේවාවක් ඉටු කිරීම.දීර්ඝ කාලයක් තුළදී අක්ෂි විද්‍යාව හා සම්බන්ධ සෞඛ්‍ය පහසුකම් සැපයීමේ සේවාවක් මෙම ආරෝග්‍යශාලාව තුළ ව්‍යාප්ත කර ඇත.

දැනට රෝහලේ ලබා දිය හැකි උපරිම මට්ටමේ පහසුකම් සලකා බලමින් ප්‍රදේශයේ ජනතාව වෙත එලදායී හා ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ඇපකැප වී ක්‍රියා කිරීම.

අක්ෂි විද්‍යාවට අමතර වශයෙන් ඊට සමාන්තරව යමින් දියවැඩියා පාලන මධ්‍යස්ථානයක් ද දීර්ඝ කාලීන වශයෙන් ස්ථාපිත කොට මෙම සේවාවන් වැඩි දුරටත් ව්‍යාප්ත කිරීම.

සාමූහික අභිමතාර්ථයන්

ආරෝග්‍යශාලාවේ අභිමතාර්ථයන් වන්නේ ප්‍රතිකාර සඳහා පැමිණෙන සාමාන්‍ය ජනතාවට කිසිදු වෙනසක් නොවන සේ එලදායී සෞඛ්‍ය ආරක්ෂණ සේවාවක් ලබා දීමයි.මෙහිදී අක්ෂි විද්‍යාත්මක සහ ශල්‍ය ප්‍රතිකාර ඉතා ඉහළ ගුණාත්මක මට්ටමකින් ලබා දීමත් සමගම දියවැඩියා ප්‍රතිකාර සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් බවට මෙම රෝහල පත්කර ගැනීම. විජය කුමාරතුංග රෝහල දිවයිනේ අනෙකුත් ආරෝග්‍යශාලා වෙත මහ පෙත්වීමක් සිදු කරනු ලබන ආදර්ශමත් රෝහලක් ලෙස පවත්වා ගැනීම.

ආශ්‍රිත තොරතුරු

2014.01.01 - 2014.12.31

- සංවිධානයේ නම : විජය කුමාරතුංග අනුස්මරණ රෝහල
- ලිපිනය : විජය කුමාරතුංග අනුස්මරණ රෝහල
සිදුව
- කළමනාකරණය : අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.
- නීතිගත කර ඇති ආකාරය : පාර්ලිමේන්තු පණතක් මගින් ස්ථාපිත කොට ඇත.
- විගණන නිලධාරීන් : 01. විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල
02. අභ්‍යන්තර විගණන ඒකකය
සෞඛ්‍ය අමාත්‍යාංශය, නො. 05 E, දෙවන මහල,
බ්‍රිස්ටල් ගොඩනැගිල්ල, යෝර්ක් විදිය, කොළඹ 01

අධ්‍යක්ෂ මණ්ඩලය

- ✚ මහාචාර්ය කාලෝ ෆොන්සේකා - සභාපති
- ✚ වෛද්‍ය පාලිත මනීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශය - අධ්‍යක්ෂ
- ✚ එන්.ඒ. උමගිලිය මයා (වෘත්තීමය නියෝජිත) - අධ්‍යක්ෂ
- ✚ වෛද්‍ය පී.එස්. ජයලත් මිය (ආරෝග්‍යශාලා නියෝජිත) - අධ්‍යක්ෂ
- ✚ වෛද්‍ය විමුක්ති කුමාරතුංග, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල් පදනමේ සාමාජික (හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ නියෝජිත) - අධ්‍යක්ෂ
- ✚ රුක්මාල් අබේවික්‍රම මිය, භාණ්ඩාගාර නියෝජිත (2014.07.20 දින දක්වා) - අධ්‍යක්ෂ
- ✚ සමිර වික්‍රමසිංහ මයා, භාණ්ඩාගාර නියෝජිත (2014.07.20 සිට 2014.12.31 දක්වා)
- ✚ චන්ද්‍ර වික්‍රමසිංහ මයා - අධ්‍යක්ෂ

විගණන කමිටුව

- ✚ රුක්මාලේ අබේවික්‍රම මිය, භාණ්ඩාගාර නියෝජිත (2014.07.20 දක්වා) - සභාපති
- ✚ සමර වික්‍රමසිංහ මයා, භාණ්ඩාගාර නියෝජිත (2014.07.20 සිට 2014.12.31 දක්වා) - සභාපති
- ✚ වෛද්‍ය පී. එස්. ජයලත් මිය (කාර්යභාර වෛද්‍ය නිලධාරීන්) - සාමාජික
- ✚ එම්.එම්.බී. කරුණාරත්න, ප්‍රධාන ගණකාධිකාරී, සෞඛ්‍ය අමාත්‍යාංශය - නිරීක්ෂක
- ✚ බී.පී.අයි. නිරංජා මිය, විගණන අධිකාරී, විගණකාධිපති දෙපාර්තමේන්තුව - නිරීක්ෂක
- ✚ එස්.ආර්.බී. ප්‍රනාන්දු මිය, ප්‍රධාන අභ්‍යන්තර විගණක, සෞඛ්‍ය අමාත්‍යාංශය - කැඳවුම්කරු
- ✚ කේ.එම්.වයි.කේ. කරුණාරත්න මිය, ගණකාධිකාරීන් විජය කුමාරතුංග අනුස්මරණ රෝහල - සහභාගි වන නිලධාරී

බැංකුකරු

ලංකා බැංකුව - සීඳුව

ගරු සෞඛ්‍ය අමාත්‍ය තුමා,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
නො. 385,
පූජ්‍ය බද්දේගම විමලසේන හිමි මාවත,
"සුවසිරිපාය"
කොළඹ 10.

ගරු අමාත්‍යතුමනි,

2014 ජනවාරි 01 දා සිට 2014 දෙසැම්බර් 31 වන දින දක්වා වන මුදල් වර්ෂය තුළ විජය කුමාරතුංග අනුස්මරණ රෝහල් මණ්ඩලයෙහි ගිණුම් ප්‍රකාශන හා වාර්ෂික වාර්තාව

1971 අංක 38 දරණ මුදල් පනතේ 14(2) වගන්තියට අනුව මා විසින් විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ පාලක මණ්ඩලය වෙනුවෙන් විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 2014 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂයට අදාළ ගිණුම් ප්‍රකාශන හා වර්තා මේ සමඟ ඉදිරිපත් කරමි.

ස්තූතියි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා
සභාපති,
විජය කුමාරතුංග අනුස්මරණ රෝහල,
සිදුව.

පිටපත :- ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය

මානව සම්පත් සංවර්ධනය

A. 2014.12.31 දින වන විට කාර්ය මණ්ඩලය

1. විධායක කාර්ය මණ්ඩලය		
a. කාර්යභාර වෛද්‍ය නිලධාරී	}	04
b. ගණකාධිකාරී		
c. පරිපාලන නිලධාරී		
d. විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී		
2. විශේෂඥ වෛද්‍යවරු		
a. ස්ථිර	02	}
(අක්ෂි, කායික)		
b. ස්ථිර කාර්ය මණ්ඩලයෙන් පිටත	05	07
3. වෛද්‍ය නිලධාරී	17	
4. දන්ත ශල්‍ය වෛද්‍ය	01	
5. ලියාපදිංචි වෛද්‍ය නිලධාරී	02	
6. අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලය	13	
7. හෙද සොයුරිය	01	
8. හෙද නිලධාරී	60	
9. ලිපිකරු ආශ්‍රිත ශ්‍රේණි	05	
10. ආහාර භාරකාරීන්	01	
11. ලේඛණාගාර සහකාර	01	
12. විදුලි කාර්මික	01	
13. අරක්කුම්	01	
14. නඩත්තු කම්කරු	03	
15. රියදුරු	03	
16. සුළු සේවක	50	
17. ආදේශක කම්කරු	<u>13</u>	
මුළු සංඛ්‍යාව	<u>183</u>	

B. 2014 වර්ෂය තුළ සිදු කරන ලද බඳවා ගැනීම්

1. වෛද්‍ය නිලධාරී	03
2. විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී	01
3. හෙද සොයුරිය	01
4. හෙද නිලධාරී	39
5. අක්ෂි තාක්ෂණවේදී	02
6. ඖෂධ සංයෝජක	01
7. අරක්කුම්	01
8. සුළු සේවක මණ්ඩලය	03

C. 2014 වර්ෂයේ සේවයෙන් ඉවත්වීම්

<u>තනතුර</u>		<u>හේතුව</u>
1. වෛද්‍ය නිලධාරී	03	පෞද්ගලික හේතුවක් මත
2. විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්	01	වයස සම්පූර්ණ වීම මත
3. හෙද නිලධාරී	02	පෞද්ගලික හේතුවක් මත
4. අරක්කුව	02	වයස සම්පූර්ණ වීම මත / පෞද්ගලික හේතුවක් මත
5. සුළු සේවක	02	වයස සම්පූර්ණ වීම මත / පෞද්ගලික හේතුවක් මත

D. 2014 වර්ෂයේ සේවය හැර යාම්

හෙද නිලධාරී	02	පෞද්ගලික හේතුවක් මත
-------------	----	---------------------

E. 2014 වර්ෂයේ ස්ථාන මාරුවීම්

1. හෙද නිලධාරී	19
2. අක්ෂි තාක්ෂණවේදී	02

F. අභ්‍යන්තර උසස් කිරීම්

❖ සෞඛ්‍ය කාර්ය සහායක දෙදෙනෙකු නඩත්තු කම්කරු ලෙස උසස් කිරීම.

නව හෙද නිලධාරී පත්වීම්

❖ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කඳුන හෙද පුහුණු විදුහලට අනුයුක්තව වසර 03 ක පුහුණුව අවසන් කළ හෙදියන් තිදෙනෙකු 2014 ජනවාරි 01 දින සිට විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ස්ථිර සේවය සඳහා බඳවා ගන්නා ලදී.

සේවක පුහුණු කිරීම්

- ❖ 2013 තේරී පත් වූ හෙද නිලධාරීන් නිදේනෙකු 2014 වර්ෂයේ සිට කදුන හෙද විදුහලේ පුහුණුව ආරම්භ කිරීම.
- ❖ පළමු කණ්ඩායමේ අක්ෂි තාක්ෂණවේදීන් දෙදෙනා 2014 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අක්ෂි තාක්ෂණ පාසලේ පුහුණුව ආරම්භ කිරීම.
- ❖ පළමු රසායනාගාර කාර්මික විද්‍යාඥ කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාතික රෝහලේ වසර 03 ක පුහුණුව ආරම්භ කිරීම.
- ❖ වර්ෂය පුරා සුළු සේවකයින්ගේ වෛද්‍ය දැනුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය විවිධ අභ්‍යන්තර පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- ❖ වෛද්‍ය නොවන විවිධ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිපදෙනෙකු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන සංවර්ධන ආයතනය (SLIDA) විසින් පවත්වනු ලබන පාඨමාලා සඳහා සහභාගි කරවීම.

වෛද්‍ය නිලධාරීන් සඳහා වන විශේෂ පුහුණුව

- ❖ 2013.11.01 දින විජය කුමාරතුංග අනුස්මරණ රෝහලට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍යවරයෙකු වෛද්‍ය විද්‍යාවේ දෙවන අදියරට අදාළ විදේශ පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබා 2014.12.15 දින පිටත්ව යාම.

2014 වසර තුළ ලබා ගෙන ඇති ප්‍රධාන පෙළේ ජයග්‍රහණ

පහත සඳහන් මිලදී ගැනීම් 2014 වසරේ සිදු කර ඇත.

• **වෛද්‍ය උපකරණ මිලදී ගැනීම:**

<u>වෛද්‍ය උපකරණ</u>	<u>වටිනාකම රු.</u>
Occular Coherence Tomography	- Rs. 8,795,000.00
Phacoemulcifier	- Rs. 8,200,000.00
Anesthetic machine with ventilator	- Rs. 3,725,000.00
Mini autoclave machine	- Rs. 324,800.00
Electro-surgical unit	- Rs. 810,000.00
Trial lens, BP Apparatus, Medicine Trolley	- Rs. 95,318.70
මුළු වටිනාකම	-Rs. 21,950,118.70

• **පරීක්ෂා :**

රු. 787,500.00 වටිනාකමින් යුත් පහත සඳහන් උපකරණ නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය විසින් රෝහලට පරීක්ෂා කරන ලදී.

රු. 48,490.00 වටිනා විවිධ උපකරණ විවිධ පරීක්ෂාගායීන්ගෙන් ලැබිණි.

<u>උපකරණ</u>	<u>ප්‍රමාණය</u>	<u>වටිනාකම රු.</u>
Patient Monitors	3	- Rs. 274,068.00
ECG Machine	1	- Rs. 86,017.00
Infusion Pump	3	- Rs. 216,293.00
Blood Pressure Apparatus	7	- Rs. 59,500.00
Digital Scale	1	- Rs. 33,000.00
Medicine Trolley	1	- Rs. 28,000.00
Suction Machine	1	- Rs. 36,638.00
ECG Machine	1	- Rs. 44,983.00
Retinoscope	1	- Rs. 49,990.00
Others (Mattresses, Wheel Chairs, TV)		- Rs. 48,490.00
මුළු වටිනාකම		- Rs. 828,491.95

• **ගෘහ භාණ්ඩ සහ උපකරණ මිලදී ගැනීම්:**

<u>ගෘහ භාණ්ඩ හා උපකරණ</u>	<u>වටිනාකම රු.</u>
මේස	- රු. 20,296.00
පුවු	- රු. 79,164.50
ඇල්මාරි	- රු. 93,200.00
ඇඳුන්	- රු. 161,000.00
වෙනත්	- රු. 142,608.00
මුළු වටිනාකම	- Rs. 496,268.50

• **යන්ත්‍ර සහ විදුලි උපකරණ මිලදී ගැනීම්:**

<u>යන්ත්‍ර සහ විදුලි උපකරණ</u>	<u>වටිනාකම රු.</u>
වායු සම්කරණ යන්ත්‍ර	- රු. 123,750.00
ශීතකරණ	- රු. 110,997.00
මුද්‍රණ යන්ත්‍ර	- රු. 13,900.00
රූපවාහිනී	- රු. 54,311.00
වෙනත්	- රු. 108,281.00
(විදුලි පංකා , ජල පොම්ප ඒකක ,වතුර බොයිලේරු ආදී.)	
මුළු වටිනාකම	- රු. 411,239.00

• **ගොඩනැගිලි :**

2013 වර්ෂයේ රසායනාගාර පහසුකම් පුළුල් කිරීම සඳහා ඉදි කරන ලද නව ගොඩනැගිල්ලේ ඉදි කිරීම් 2014 වර්ෂයේ අවසන් කරන ලදී.

නව ගොඩනැගිල්ල සඳහා දරන ලද වියදම - රු.10,094,590.00
 ගොඩනැගිල්ල සඳහා ගෙවිය යුතු ඉතිරි මුදල 2015 වසරේ ගෙවීම් කිරීමට සැලසුම් කර ඇත.

පැරණි ගොඩනැගිල්ල අළුත්වැඩියා වියදම දරන ලද වියදම - රු. 57,015.00

• **රථගාල :**

රථගාල ඉදි කිරීමේ දෙවන අදියරෙහි කටයුතු 2014 වර්ෂය තුළ සිදු කරන ලදී.

මුළු වියදම - රු. 437,519.00

• **ඉඩම් ගොඩකිරීම් :**

වගුරු බිම ගොඩ කිරීම සඳහා දරන ලද වියදම - රු. 501,000.00

ආරෝග්‍යශාලාවෙන් ලබා දෙන සේවා පිළිබඳ විශ්ලේෂණය

❖ ලබා දෙන සේවා පිළිබඳ සාරාංශය

රෝගියාගේ අවශ්‍යතාවය අනුව ප්‍රධාන අංග දෙකක් යටතේ සේවා සපයනු ලැබේ. එනම් බාහිර රෝගී අංශය සහ අභ්‍යන්තර රෝගී අංශය ලෙස වේ.

බාහිර රෝගී අංශය : බාහිර රෝග ප්‍රතිකාර ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය සහ සායන වලින් සමන්විත වේ.

අභ්‍යන්තර රෝගී අංශය : රෝගීන් ඇතුළු කිරීම, ප්‍රතිකාර කිරීම සහ පරීක්ෂණ පැවැත්වීම, යොමු කිරීම සිදු කරනු ලබයි.

සාමාන්‍ය රෝගීන් ඇතුළු කිරීම.


බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය නැතහොත් සායන සඳහා රෝගීන්ට සෘජුවම යොමු විය හැක. වෛද්‍ය ගැටළු, ශල්‍ය වෛද්‍ය ගැටළු, ළමා සායන සම්බන්ධ ගැටළු සහ අනතුරු සහ අනතුරු නිසා ඇතිවන ශාරීරික තුවාල සහ එයින් හටගනු ලබන කම්පන තත්ත්වයන්ට ලක්වන රෝගීන් නේවාසික ප්‍රතිකාර සඳහා සහ අදාළ පරීක්ෂණ සඳහා යොමු කරනු ලබයි. කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර සහ පරීක්ෂණ අවශ්‍ය රෝගීන් විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ MRI, CT Scan වැනි පරීක්ෂණ පහසුකම් නොමැති බැවින් උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත යොමු කරනු ලැබේ.

විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය කරනු ලබන රෝගීන් වග කිවයුතු විශේෂඥ වෛද්‍යවරු සිටින අනෙකුත් රෝහල් වෙත යොමු කරන අතර අවශ්‍ය වූ විට ප්‍රතිකාර පවත්වා ගෙන යාම සඳහා නැවත විජය කුමාරතුංග අනුස්මරණ රෝහල වෙත යොමු කරනු ලැබේ. සංකුලතා සහිත රෝගීන්ගේ ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරු සිටින ලහම රෝහල් වෙත මාරු කර හරිනු ලැබේ.

බාණ්ඩක විශ්ලේෂණය :-

+ බාහිර රෝගී ඒකකය

- බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගීන්ගේ දිනක සාමාන්‍ය 480 කි.
- 2014 වසර තුළදී බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් සංඛ්‍යාව 136,416 කි. එය පසුගිය වසර හා සසඳන කල රෝගීන් 620 ක් වැඩිවීමකි.




- මිගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ කඳුන සිට කරුණ දක්වා රෝගීන් සහ මිනුවන්ගොඩ දක්වා සිටින රෝගීන් සහ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයන් විජය කුමාරතුංග අනුස්මරණ රෝහලෙන් ප්‍රාථමික ප්‍රතිකාර ලබා ගනී.
- මෙම වසරේදීත් ප්‍රමාණවත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් නොසිටීම සීමා සහිත රෝගී සත්කාර සඳහා බලපා ඇති බව හඳුනාගෙන ඇත.

+ හදිසි ප්‍රතිකාර ඒකකය

- පැය 24 පුරා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන ඒකකයකි. මාර්ග අනතුරු ඇතුළු සියළු වර්ගයේ කර්මාන්තශාලා වල ඇති වන අනතුරු, ගෘහස්ත අනතුරු ආදියෙන් ඇති වන ශල්‍ය, වෛද්‍ය, ළමා ප්‍රතිකාර මෙමගින් සපයනු ලබයි. කටුනායක වෙළඳ කලාපය තුළ සිදු වන කර්මාන්තශාලා අනතුරු වලට ලක් වන රෝගීන් මෙම ඒකකයට යොමු කරනු ලබයි. වර්ධමානයේ රෝහලේ කායික විශේෂ වෛද්‍යවරයෙකු සිටින බැවින් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම රෝහල තුළින් සිදු කරනු ලබයි.


එමෙන්ම සියළු වර්ගයේ ශල්‍යකර්ම ළමා සහ වෛද්‍ය නොවන ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ළගම ඇති අදාළ විශේෂඥ සේවා සපයනු ලබන රෝහල් වෙත මාරු කරනු ලබයි. විශේෂඥ කායික වෛද්‍යවරයා පැමිණිදා පටන් නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබන දැඩි සත්කාර සහ පාලනය අවශ්‍ය රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දීම සිදු වූණි. උදාහරණ ලෙස හෘදයාබාධ වැලඳී පැමිණෙන රෝගීන්, හෘදයට රුධිරය සපයන නාල වල රෝගාබාධ නිසා පැමිණෙන රෝගීන්, පීඩන තර්ජන ඇති නිව්මෝනියා රෝග වැලඳී පැමිණෙන රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකයක් රෝහල තුළ නොමැති වීම හේතුවෙන් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලබයි.

- 2014 වර්ෂය තුළදී හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු වූ රෝගීන් සංඛ්‍යාව 18,651 කි.



සායන


- වෛද්‍ය සායන, ශල්‍ය සායන, ළමා සායන, දියවැඩියා සායන, අක්ෂි සායන, මානසික වෛද්‍ය සායන, සුවනාරී සායන, පවුල් සැලසුම් සායන සහ දන්ත සායන පවත්වනු ලබයි. වෛද්‍ය සායන, ශල්‍ය සායන, ළමා සායන සහ අක්ෂි සායන විශේෂඥ වෛද්‍යවරුන් විසින් පවත්වනු ලබන අතර අනෙකුත් සායන පළපුරුදු වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වනු ලබයි.
- 2014 වර්ෂයේ සායන සඳහා සායන සඳහා පැමිණි මුළු රෝගීන් සංඛ්‍යාව 107,864 කි.



දන්ත සායනය

- සාමාන්‍ය දන්ත ගැටළු සඳහා ප්‍රතිකාර දිනපතා සතියේ දිනවලදී සිදු කරනු ලබන අතර පාසල් දන්ත සායනය සෑම සෙනසුරාදා දිනයකදීම පවත්වනු ලබයි.
- දත් ඉගිල්ලවීම, දත් පිරවීම, හදිසි අනතුරු වලදී ඇති වන දන්ත ගැටළු, වීදුරු මස් සම්බන්ධ ගැටළු, දත් වල මැලියම් බැඳීමේ ගැටළු යන තත්ත්වයන්ට මෙම සායනය තුළදී ප්‍රතිකාර කරනු ලබයි. සාමාන්‍යයෙන් පිළිපැදිය යුතු දන්ත වෛද්‍ය උපදෙස් ලබා දීම සහ මුඛය ආශ්‍රිත සිදු කරනු ලබන හකු ප්‍රදේශයේ මතු වන දත් ගැලවීම, රදනක දත් ඉවත් කිරීම යන ප්‍රතිකර්ම මෙම සායනය තුළදී සිදු කරනු ලබයි.


<u>ප්‍රතිකාරය</u>	<u>රෝගීන් සංඛ්‍යාව</u>
• මුළු දත් ඉගිල්ලවීම් ප්‍රමාණය	- 3,596
• මුළු ස්ථිර දත් පිරවීම් සංඛ්‍යාව	- 1,173
• මුළු නාවකාලික දත් පිරවීම් සංඛ්‍යාව	- 769
• දත් සුද්ද කිරීම් සංඛ්‍යාව	- 179
• මුඛය ආශ්‍රිත වෙනත් රෝග සඳහා පැමිණි රෝගීන් ගණන	- 2,695
	<hr/>
දන්ත සායනය සඳහා පැමිණි මුළු රෝගීන් ගණන	- 8,412
	<hr/> <hr/>



- මුළු අලංකාරය වැඩ කිරීම සඳහා යොදා ගන්නා දන්ත වැඩසටහන්ද සායනය තුළ සිදු කරනු ලැබේ. සුදු වර්ණය යොදාගෙන සිදු කරනු ලබන පිරවීම් ඉදිරි දත් සඳහා Composite පිරවීම සහ පසුපස දත් සඳහා GIC පිරවීම මෙහිදී සිදු කරනු ලබයි.


✚ අභ්‍යන්තර රෝගීන්

- ඇදුන් 164 කින් යුක්ත වූ වාට්ටු 05 ක් ඇති අතර අක්ෂි ඒකකය සඳහා ඇදුන් 88 ක් වෙන් කර ඇත.
- 2014 වර්ෂයේ අභ්‍යන්තර ප්‍රතිකාර ලබා ගත් මුළු රෝගීන් ගණන 17,378 කි.



✚ සිදු කර ඇති ශල්‍යකර්ම

- කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෘත්තීය ඒකකයට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් සහිතව මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ ශල්‍යකර්ම සිදු කිරීම.
- 2014 වර්ෂයේ සිදු කරන ලද ශල්‍යකර්ම ප්‍රමාණය 13,773 කි.
- රෝහල මගින් අනුමත කළ මිල ගණන් සියළුම ශල්‍යකර්ම වලට අදාළ වේ.




✚ තුවාල සත්කාර ඒකකය

- තුවාල සත්කාර ඒකකය දිනපතා පවත්වන්නා වූ සායනයකි. ඇදුන් 22 කින් යුත් එක් තට්ටුවක් මේ සඳහා වෙන් කර ඇත.
- තුවාල සත්කාර ඒකකයට සම්බන්ධ සේවාවන්හි විශිෂ්ට වර්ධනයක් මෙම වර්ෂයේ සිදු වී ඇත. පිට පළාත් වල රෝගීන් විශාල ප්‍රමාණයක් මෙම තුවාල සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත යොමු වී ඇත..

2014 වර්ෂයට අදාළ සංඛ්‍යා දත්ත පහත පරිදි වේ.

1. සායනයට සහභාගි වූ නව රෝගීන් සංඛ්‍යාව	- 772
2. සායනයට සහභාගි වූ මුළු රෝගීන් සංඛ්‍යාව	- 14,483
3. පිටව ගිය රෝගීන් සංඛ්‍යාව	- 322
4. දියවැඩියා තුවාල	- 25%
5. වාහිණික තුවාල	- 75%
6. වෙනත්	- 3 cases


නිර්වින්දනය කර ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන් විශේෂඥ වෛද්‍යවරු යටතේ පාලනය වන ළඟම ඇති උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත යොමු කරන අතර එම ප්‍රතිකාර අවසන් වූ පසු වහාම නැවත ප්‍රතිකාර අඛණ්ඩව කර ගෙන යාම සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහලට යොමු කරනු ලබයි.



- 2014 වර්ෂයේ තුවාල සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගත් මුළු රෝගීන් ගණන 14,483 කි.


✚ රසායනාගාර පර්යේෂණ

- මූලිකම රසායනාගාර සේවා සපයනු ලබයි.
- 2014 වර්ෂයේ සිදු කරන ලද මුළු රසායනාගාර පර්යේෂණ සංඛ්‍යාව 47,157 කි..




✚ වැයුත් තන්තු රේඛණය

- 2014 වර්ෂයේදී සිදු කරන ලද පරීක්ෂණ සංඛ්‍යාව 3,408 කි.



✚ X කිරණ පරීක්ෂණ

- 2014 වර්ෂයේ සිදු කරන ලද X කිරණ පරීක්ෂණ සංඛ්‍යාව 4,535 කි.



අක්ෂි ඒකකය

අක්ෂි ඒකකය මගින් සපයනු ලබන සේවාවන් වන්නේ,

දෛනික සායන, පැය 24 තුළම ක්‍රියාත්මක හදිසි ප්‍රතිකාර සේවාවන් අක්ෂි සම්බන්ධ පරීක්ෂණ අක්ෂි ශල්‍යකර්ම, ලේසර් ප්‍රතිකාර, අභ්‍යන්තර රෝගීන් කළමනාකරණය සහ අක්ෂි කඳවුරු පැවැත්වීම යනාදිය.

අක්ෂි ඒකකය මගින් සපයනු ලබන සේවා වල සාරාංශය

සේවාව	2014 වර්ෂයේ සිදු කළ ප්‍රමාණය
රෝගී ඇතුල්වීම් සංඛ්‍යාව	13,718
ශල්‍යකර්ම සංඛ්‍යාව	11,514
සායන වලට පැමිණි රෝගී සංඛ්‍යාව	63,983
ලේසර් ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව	1,900
කණ්ණාඩි සඳහා ප්‍රතිකාර ලබා ගත් සංඛ්‍යාව	17,949
හදිසි රෝග සඳහා පැමිණි රෝගීන් සංඛ්‍යාව	2,194
අක්ෂි කඳවුරු සඳහා පැමිණි රෝගීන් සංඛ්‍යාව	1,891

1. සායන

- මෙම සායන සතියේ ඉරිදා සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින හැර අන් සියළු දින වල පවත්වනු ලැබේ.
- කලින් වෙන් කර ගැනීමක් අවශ්‍ය නොවන අතර රෝගීන්ට සෘජුවම සායනයට පැමිණ රෝග පරීක්ෂා කර ගත හැක.
- රෝගීන් සීමා කිරීමක් නැත.
- පහත සඳහන් සායන පවත්වනු ලැබේ.
 - ✓ සාමාන්‍ය අක්ෂි සායනය,
 - ✓ දියවැඩියා රෝගීන්ගේ සායනය,
 - ✓ ග්ලූකෝමා තත්ත්වයට පත් රෝගීන්ගේ සායනය,
 - ✓ ළමා සායනය
 - ✓ පශ්චාත් සායන

2. අක්ෂි ශල්‍යකර්ම

පහත සඳහන් වර්ගයේ අක්ෂි ශල්‍යකර්ම මෙම ඒකකය මගින් සිදු කරනු ලබයි.

- i. ඉදිරිපස කොටසේ ශල්‍යකර්ම
- ii. දෘෂ්ඨි විභානය යාබද පසුභාගයේ සැත්කම්
- iii. අක්ෂි කුහරය ආශ්‍රිත සැත්කම්
- iv. ග්ලූකෝමා ආශ්‍රිත සැත්කම්
- v. ඇස් බාහිරින් සිදු කරනු ලබන සැත්කම්

එක්දින ශල්‍යකර්මයක් ලෙස පවත්වනු ලබන ඇසේ සුදු ඉවත් කිරීමේ ශල්‍යකර්මය සඳහා ඉතා කෙටිකාලීන පොරොන්තු ලේඛණයක් මෙම ඒකකය මගින් පවත්වා ගෙන යනු ලබන අතර අවශ්‍ය සියළු රෝගීන්ගේ ශල්‍යකර්ම ඇතුළුව එදිනට සිදු කරනු ලබයි. උදාහරණයක් ලෙස ඇසේ සුදු නිසා අන්ධභාවයට පත් විය හැකි රෝගීන්ගේ ශල්‍යකර්ම ගත හැකිය.

කරන ලද ශල්‍යකර්ම

ශල්‍යකර්ම වර්ගය	2014 වසරේ ශල්‍යකර්මයට භාජනය වූ රෝගීන් සංඛ්‍යාව
ඉදිරිපස කොටසේ ශල්‍යකර්ම	10,232
දියවැඩියා ශල්‍යකර්ම	100
දෘෂ්ඨි විනානය ආශ්‍රිත ශල්‍යකර්ම	288
වෙනත් ශල්‍යකර්ම	894
සායනය තුළ සිදු කරන ලද සුළු ශල්‍යකර්ම	250
එකතුව	11,764

3. ලේසර් ප්‍රතිකාර

පහත දැක්වෙන වර්ගයේ සියළු ලේසර් ප්‍රතිකාර සිදු කර ඇත.

- i. YAG capsulotomy
- ii. YAG PI
- iii. Pan Retinal Laser Photo coagulation (PRP)
- iv. Focal Laser Treatment (FLT)
- v. Peripheral Laser

විශාල වර්ගයේ දියවැඩියා හා ග්ලෑකෝමා තත්ත්ව පාලනය සඳහා මෙම ලේසර් ප්‍රතිකාර යොදා ගනු ලැබේ.

බොහෝ රෝගීන් පිරිසකට සායනය සඳහා පැමිණි දිනයේදීම ලේසර් ප්‍රතිකාර සඳහා යොමු වීමට ඉඩ සලසා ඇත.

2014 වර්ෂයේ සිදු කළ ලේසර් ප්‍රතිකාර ප්‍රමාණය

ලේසර් ප්‍රතිකාර වර්ගය	සිදු කළ ප්‍රමාණය
PRP	247
FLT	291
YAG Capsulotomy	1,155
Yag PI	67
වෙනත්	140
මුළු එකතුව	1,900

4. රෝහල්ගත කළ රෝගීන් කළමනාකරනය

අක්ෂි වාට්ටුව ඇදුන් 88 කින් සමන්විත වන අතර දිනකට මෙහිදී අක්ෂි ශල්‍යකර්ම විශාල ප්‍රමාණයක් සිදු කරනු ලබයි. එම නිසා පවතින ඇදුන් සංඛ්‍යාවෙහි හිඟයක් පැවතියද එය දුර්වල අන්දමින් රෝහල් කටයුතු වලදී බලපා නොමැත. රෝහල් ගත කළ රෝගීන් සංඛ්‍යාව 13,718 කි.

5. දෘෂ්ඨි උණනා ආශ්‍රිත සේවා

ඇස් කණ්ණාඩි සේවා	17,949
H.V.F. පරීක්ෂණ	382
P.M.T. පරීක්ෂණ	2,459
Post operative රෝගීන්	1,532
OCT	824

6. අක්ෂි කඳවුරු

අක්ෂි කඳවුරු මගින් දිවයින පුරා විසිර සිටින අක්ෂි ශල්‍යකර්ම අවශ්‍ය රෝගීන් හඳුනාගෙන ඔවුන්ට අක්ෂි ශල්‍යකර්ම, ලේසර් ප්‍රතිකාර යනාදිය සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහලට යොමු කරනු ලැබේ.

අක්ෂි කාට ලබා ගත නොහැකි රෝගීන්ට එම කාට නොමිලේ ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 ආයතනය මෙම රෝහලට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

2014 වර්ෂයේ පවත්වන ලද අක්ෂි කඳවුරු

අක්ෂි කඳවුර	සිදු කළ අක්ෂි ශල්‍යකර්ම
සබරගමුව පළාත	1,272
අනෙක් පළාත්	875
මුළු එකතුව	2,147

7. අක්ෂි රෝග සම්බන්ධ පරීක්ෂණ

අක්ෂි රෝග නිධානයන් සොයා ගැනීම සඳහා පහත සඳහන් පරීක්ෂණ පහසුකම් සලසා ඇත.

1. Fundus fluorescein angiography
2. Anterior segment photography
3. HVF (Humphrey visual field)
4. A scan / contact biometry
5. B scan
6. OCT (Optical Coherence Tomography)

❖ **පරීක්ෂණ සහ ප්‍රසිද්ධ කිරීම්**

- විජය කුමාරතුංග අනුස්මරණ රෝහල මගින් රෝගීන්ට සපයනු ලබන සේවාවන් වල ඇසේ සුදු ඉවත් කිරීමේ ශල්‍යකර්ම යටතේ ඇගයීමක් සිදු කිරීම.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජාත්‍යන්තර වෛද්‍ය සම්මේලනයෙහි 128 වන සංවත්සරය වෙනුවෙන් මෙම පර්යේෂණය සිදු කර ප්‍රසිද්ධ කර ඇත.

➤ 2014 වර්ෂය තුළ ඇදුන් භාවිතා කිරීමේ අනුපාතය - 77.37%

➤ 2014 වර්ෂය තුළ දැකින ලද රෝගී තත්ත්වයන්:-

1. ඇස් කාටය තුළ ඇති වන සුදු සහ අනෙකුත් රෝග තත්ත්වයන්.
2. ඇසේ සහ ස්නායු සම්බන්ධ රෝග
3. දියවැඩියා රෝග
4. වෛරස් රෝග / වෛරස් උණ
5. ස්වසන නාල ආසාදන
6. අධි රුධිර පීඩනය
7. අස්ථි ඇතුළු සම සම්බන්ධ රෝග

➤ **මාරාන්තික රෝග**

1. දියවැඩියා රෝග සම්බන්ධයෙන් වන පුතිරක්තභාවය
2. හෘදයාබාධ
3. චකුගඩු රෝග
4. පෙනහළු ආශ්‍රිත රෝග

➤ **විශේෂ සිද්ධි**

- 2014 පෙබරවාරි 16 දින වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
- අංශ ප්‍රධානීන්ගේ රැස්වීම් නිරන්තරව පවත්වන ලද අතර එදිනෙදා ගැටළු ද සාකච්ඡා කරන ලදී.
- අවශ්‍ය යැයි සැලකෙන සෑම මොහොතකම කාර්ය මණ්ඩල රැස්වීම් පවත්වන ලදී.

➤ **ආගමික ක්‍රියාකාරකම්**

- වෙසක් දන්සල, ධර්ම දේශනා සහ කිතුණුවන්ගේ සැමරුම් සිදු කරන ලදී.

➤ වෙනත් අවධානයට යොමු විය යුතු කරුණු

- කිසිදු ආකාරයක විශාල ප්‍රමාණයේ ඖෂධ හෝ වෙනත් පරිභෝජන ද්‍රව්‍ය වල නිහඟයක් නොපැවතීම.
- කිසිදු ආකාරයක වැඩ වර්ජන නොපැවතීම.
- රෝහලට හෝ එහි කාර්ය මණ්ඩලයට විරුද්ධව කරනු ලැබූ කිසිදු ආකාරයක පැමිණිලි නොමැති වීම.

➤ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ 15 වන සංවත්සරය

රෝහලේ 15 වන සංවත්සරය ඉතා ශාන්ත මුහුණුවරකින් ආගමානුකූලව සමරන ලදී. බෞද්ධ ආගමික වශයෙන් සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනයක් පැවැත් වූ අතර කිතුණු ආගමානුකූලවද සිදු කළ යුතු සැමරුම් සංවිධානය කරන ලදී.

රෝහලෙන් ඉතා දුර බැහැර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සිටින ගම්මාන 06 ක් කේන්ද්‍ර කර ගනිමින් විශාල සෞඛ්‍ය සායනයක් පවත්වන ලදී. අක්ෂි සායන, දන්ත සායන, සුවනාරී සායන, බෝ නොවන රෝග පිළිබඳ සායන සහ සෞඛ්‍ය ආධ්‍යාපනය යන ඒකක මෙම කඳවුරට ඇතුළත් විය. මේ සඳහා පූර්ණ අනුග්‍රහය ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්ගේ, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් නොමඳවම ලැබුණි. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ග්‍රාමීය පාසල් වල ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක්ද මෙම කටයුත්තට සමගාමීව සිදු කරන ලදී. ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කළ යුතු තෝරා ගත් රෝගීන් 200 ක් සඳහා කුඩා කණ්ඩායමක් වශයෙන් රෝහලට ගෙන්වා කාට බද්ද කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට කටයුතු කරන ලදී.

මෙම රෝගීන් සඳහා අවශ්‍ය කාට පරිත්‍යාගශීලීන් ගෙන් ලබා ගෙන නොමිලේ බෙදා දුන් අතර සුද බවත් කිරීමේ ශල්‍යකර්මය ගාස්තු අයකිරීමකින් තොරව රෝහල මගින් සිදු කරන ලදී.

සපයන ලද සේවාවන් - 2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා

සපයන ලද සේවාව	ජනවාරි	පෙබරවාරි	මාර්තු	අප්‍රේල්	මැයි	ජූනි	ජූලි	අගෝස්තු	සැප්තැම්.	ඔක්තෝ.	නොවැම්.	දෙසැම්බර්	මුළු සංඛ්‍යාව
බාහිර රෝගී ඒකකය (රෝගීන් සංඛ්‍යාව)	11,498	11,192	12,294	10,649	12,633	12,639	12,666	10,389	10,075	11,072	11,066	10,243	136,416
හදිසි ප්‍රතිකාර ඒකකය (රෝගීන් සංඛ්‍යාව)	1,588	1,515	1,728	1,591	1,830	1,592	1,618	1,327	1,310	1,531	1,569	1,452	18,651
සාධන													
අක්ෂි සාධනය I (රෝගීන් සංඛ්‍යාව)	1,075	999	1,204	856	1,218	937	951	1,088	1,113	1,121	1,158	1,065	12,785
අක්ෂි සාධනය II (රෝගීන් සංඛ්‍යාව)	5,730	4,071	4,394	3,464	3,504	4,072	4,652	4,905	4,830	4,167	3,410	3,999	51,198
දත්ත සාධනය (ප්‍රතිකාර සංඛ්‍යාව)	664	619	754	664	606	764	833	748	652	705	681	722	8,412
වෛද්‍ය (රෝගීන් සංඛ්‍යාව)	2,540	2,047	2,207	2,192	2,242	2,434	2,623	2,538	2,473	2,674	2,226	2,429	28,625
දියවැඩියාව හා													
අධිරුද්ධ පීඩනය (රෝගීන් සංඛ්‍යාව)	159	140	149	180	148	159	216	153	177	230	214	233	2,158
ශල්‍ය (රෝගීන් සංඛ්‍යාව)	75	74	73	57	30	60	76	55	68	52	62	45	727
ලමා (රෝගීන් සංඛ්‍යාව)	144	146	188	129	109	132	189	133	127	166	135	117	1,715
මානසික රෝග (රෝගීන් සංඛ්‍යාව)	184	168	241	163	159	221	148	177	227	163	162	24	2,037
පවුල් සංවිධාන (රෝගීන් සංඛ්‍යාව)	5	7	5	6	2	3	8	3	10	7	5	3	64
සුවනාරී (රෝගීන් සංඛ්‍යාව)	18	17	16	5	12	11	12	14	13	8	12	5	143
තුඩාල සත්කාර ඒකකය (රෝගීන් සංඛ්‍යාව)	685	635	752	896	1,114	1,304	1,509	1,343	1,410	1,502	1,688	1,645	14,483
අභ්‍යන්තර රෝගීන්													-
01 වාරිවුව (ඇතුළත් කිරීම් සංඛ්‍යාව)	140	107	113	117	126	91	120	122	127	123	131	119	1,436
02 වාරිවුව (ඇතුළත් කිරීම් සංඛ්‍යාව)	138	112	164	123	136	142	157	148	154	164	183	106	1,727
03 වාරිවුව (ඇතුළත් කිරීම් සංඛ්‍යාව)	535	445	514	353	435	368	435	475	494	528	548	426	5,556
04 වාරිවුව (ඇතුළත් කිරීම් සංඛ්‍යාව)	774	659	732	559	634	547	588	784	751	751	790	593	8,162
05 වාරිවුව (ඇතුළත් කිරීම් සංඛ්‍යාව)	38	44	63	52	60	62	34	36	24	24	30	30	497
ශල්‍යකර්ම													
අක්ෂි ශල්‍යකර්ම (ශල්‍යකර්ම සංඛ්‍යාව)	1,048	881	963	776	853	775	934	1,075	1,073	1,144	1,152	840	11,514
සුළු අක්ෂි ශල්‍යකර්ම (සාධනය තුළ)	30	22	20	28	31	15	20	19	23	13	23	26	270
සාමාන්‍ය ශල්‍යකර්ම (ශල්‍ය සංඛ්‍යාව)	17	11	10	7	8	8	9	8	11	6	7	7	109
ලේසර් ප්‍රතිකාර (රෝගීන් සංඛ්‍යාව)	185	132	121	162	134	171	170	152	138	187	188	160	1,900
පර්යේෂණ : ඇස් පරීක්ෂණ (රෝගීන් සංඛ.)	1,937	1,565	1,942	1,200	1,365	1,356	1,422	1,505	1,465	1,375	1,510	1,307	17,949
අක්ෂි පරීක්ෂණ :- HVF (රෝගීන් සංඛ්‍යාව)	20	31	27	15	40	27	30	54	45	36	25	32	382
OCT (රෝගීන් සංඛ්‍යාව)	-	4	62	43	68	72	82	123	86	86	89	109	824
රසායනාගාරය (පරීක්ෂණ සංඛ්‍යාව)	2,297	2,195	2,678	2,312	4,018	4,723	5,605	5,965	5,283	5,610	3,931	2,540	47,157
එක්ස් කිරණ (එක්ස් රේ සංඛ්‍යාව)	367	336	309	355	431	402	431	373	479	475	308	269	4,535
රි.සී.පී. (රෝගීන් සංඛ්‍යාව)	581	407	390	306	234	189	217	183	239	290	196	176	3,408

විජය කුමාරතුංග අනුස්මරණ රෝහල - සීඳුව

මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය

2014 දෙසැම්බර් 31 දිනට

වත්කම්		2014	2013
		Rs.	Rs.
ජංගම වත්කම්			
මුදල් සහ මුදල් හා සමාන දෑ	1	2,884,616.87	11,511,170.58
ලැබිය යුතු දෑ	2	8,046,476.00	6,050,503.00
තොග	3	11,670,827.31	8,820,904.50
කලින් ගෙවීම්	4	683,617.85	598,022.24
		<u>23,285,538.03</u>	<u>26,980,600.32</u>
කෙරෙමින් පවතින මූලධන වියදම්	5	<u>11,836,109.07</u>	<u>2,241,934.00</u>
ජංගම නොවන වත්කම්			
යටිතල පිරිසිදු කිරීම හා උපකරණ	6	56,219,606.03	48,191,394.25
ඉඩම් හා ගොඩනැගිලි	7	150,477,429.59	153,579,584.79
		<u>206,697,035.62</u>	<u>201,770,979.04</u>
මුළු වත්කම්		<u>241,818,682.72</u>	<u>230,993,513.36</u>
බැරකම්			
ජංගම බැරකම්			
ගෙවිය යුතු දෑ	8	4,524,559.76	16,034,021.44
කෙටිකාලීන ණය	9	21,122,172.63	20,724,091.46
සේවක ප්‍රතිලාභ	10	21,420,375.65	17,616,699.70
මුළු බැරකම්		<u>47,067,108.04</u>	<u>54,374,812.60</u>
ශුද්ධ වත්කම්		<u>194,751,574.68</u>	<u>176,618,700.76</u>

ශුද්ධ වත්කම් / ස්කන්ධය

ප්‍රාග්ධනය	11	75,787,890.44	75,787,890.44
රජයේ ප්‍රධාන - මූලධන	12	145,722,742.32	131,531,083.25
පරිත්‍යාග	19	1,323,877.55	461,894.60
ලැබීම් - ප්‍රාග්ධන ඉපයීම්		2,131,366.30	2,131,366.30
සමුච්චිත අතිරික්තය/ ඌණතාවය	13	(30,214,301.93)	(33,293,533.83)
මුළු ශුද්ධ වත්කම්/ ස්කන්ධය		194,751,574.68	176,618,700.76

මෙම මූල්‍ය වාර්තා පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වගකීමෙන් බැඳී සිටින අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද මූල්‍ය වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අත්සන් කරන ලදී.

.....
සභාපති
 දිනය :

.....
අධ්‍යක්ෂ
 දිනය :

.....
අධ්‍යක්ෂ
 දිනය :

.....
ගණකාධිකාරී
 දිනය :

විජය කුමාරතුංග අනුස්මරණ රෝහල - සීදුව
මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය
2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

අයහාරය		2014	2013
		Rs.	Rs.
රජයේ ප්‍රදාන (පුනරාවර්ධන)		180,000,000.00	120,250,000.00
රජයේ මූලධන ප්‍රදාන වලට අදාළ ක්‍රමක්ෂය		18,808,340.93	17,525,581.80
වෙනත් අයහාර	14	22,347,130.97	16,534,203.60
මුළු අයහාර		221,155,471.90	154,309,785.40
වියදම්			
වැටුප් වේතන හා සේවක ප්‍රතිලාභ	15	108,795,344.54	90,863,190.23
සැපයුම් හා පාරිභෝජ්‍ය ද්‍රව්‍ය	16	56,719,410.86	37,361,818.72
ක්ෂය	17	18,929,389.87	17,546,479.30
වෙනත් වියදම්	18	33,153,308.53	27,481,236.35
මුළු වියදම්		217,597,453.80	173,252,724.60
කාලපරිච්ඡේදය සඳහා අතිරික්තය (උණනාවය)		3,558,018.10	(18,942,939.20)

විජය කුමාරතුංග අනුස්මරණ රෝහල - සිදුව
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශය

මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වූ මුදල් ප්‍රවාහයන්

අතිරික්තය / ඌණතාවය 3,558,018.10

මුදල් නොවන වෙනස්වීම්

ක්ෂයවීම්	18,929,389.87
ක්‍රමක්ෂය	(18,808,340.93)
ගෙවීම්වල වැඩිවීම	(11,509,461.68)
ණයගැනීම් වැඩිවීම	398,081.17
තොග වල අඩුවීම	(2,849,922.81)
සේවක වියදම් සඳහා වෙන් කිරීම්වල වැඩිවීම	3,803,675.95
කලින් ගෙවීම්වල වැඩිවීම	(325,595.61)
ලැබීම්වල වැඩිවීම	(1,995,973.00)
පෙර වර්ෂ ගැලපීම්	1,452,959.13

මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ මුදල් ප්‍රවාහය **(7,347,169.81)**

ආයෝජන ක්‍රියාකාරකම් වලින් වූ මුදල් ප්‍රවාහයන්

පිරියත හා උපකරණ මිලදී ගැනීම	(24,685,208.83)
කෙරෙමින් පවතින කටයුතු (මූලධන)	(9,594,175.07)
ප්‍රාග්ධන ප්‍රදාන ලැබීම්	33,000,000.00
ආයෝජන ක්‍රියාකාරකම් වලින් වූ ශුද්ධ ප්‍රවාහය	(1,279,383.90)

මුදල් හා මුදල් සමාන දෑ වල ශුද්ධ වැඩි වීම / අඩු වීම	(8,626,553.71)
කාලපරිච්ඡේදය ආරම්භයේදී මුදල් හා මුදල් සමාන දෑ	11,511,170.58
කාලපරිච්ඡේදය අවසානයේ වූ මුදල් හා මුදල් සමාන දෑ	2,884,616.87

මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට සටහන්

මුදල් හා මුදල් සමාන දෑ	1	2014
බැංකු වල ඇති මුදල්		2,852,116.87
සුළු මුදල්		25,000.00
අනෙකුත් මුදල්		<u>7,500.00</u>
		<u>2,884,616.87</u>

විජය කුමාරතුංග අනුස්මරණ රෝහල - සිදුව
2014 දෙසැම්බර් 31 දිනට ස්ථාවර වත්කම් ලේඛණය

අයිතමය	පිරිවැය				අනුපාතය	ක්ෂය				2014.12.31 දිනට ලියාපදිංචි අගය
	2014.01.01 දිනට ශේෂය	කාලපරිච්ඡේදය තුළ එකතුවීම්	කාලපරිච්ඡේදය තුළ ඉවත්කිරීම්	2014.12.31 දිනට ශේෂය		2014.01.01 දිනට ශේෂය	කාලපරිච්ඡේදය තුළ එකතුවීම්	කාලපරිච්ඡේදය තුළ ඉවත්කිරීම්	2014.12.31 දිනට ශේෂය	
ඉඩම්	18,627,500.00	-		18,627,500.00		-	-	-	-	18,627,500.00
ගොඩනැගිලි	157,901,495.24	57,015.00		157,958,510.24	2%	22,949,410.45	3,159,170.20		26,108,580.65	131,849,929.59
වාහන	17,958,792.90			17,958,792.90	20%	8,624,789.90	3,006,000.00		11,630,789.90	6,328,003.00
ගෘහභාණ්ඩ හා උපකරණ	8,656,546.97	496,268.50	321,223.50	8,831,591.97	10%	6,719,610.92	522,580.70	319,594.80	6,922,596.82	1,908,995.15
යන්ත්‍ර	6,617,796.53	411,239.00	381,611.25	6,647,424.28	15%	5,190,458.34	403,363.07	375,161.25	5,218,660.16	1,428,764.12
පරිගණක	645,395.00	120,392.00	170,605.00	595,182.00	20%	507,838.00	78,978.40	170,605.00	416,211.40	178,970.60
වෛද්‍ය උපකරණ	116,998,436.65	22,778,610.65		139,777,047.30	15%	81,642,876.64	11,759,297.50		93,402,174.14	46,374,873.16
	327,405,963.29	23,863,525.15	873,439.75	350,396,048.69		125,634,984.25	18,929,389.87	865,361.05	143,699,013.07	206,697,035.62

206,697,035.62

	<u>2014</u>	<u>2013</u>
මුදල් සහ මුදල් සමාන දෑ	1	
බැංකුවල ඇති මුදල්	2,852,116.87	11,485,620.58
සුළු මුදල්	25,000.00	25,000.00
අතැති මුදල්	7,500.00	550.00
	<u>2,884,616.87</u>	<u>11,511,170.58</u>
ලැබිය යුතු දෑ	2	
තැන්පත් ගිණුම	50,000.00	50,000.00
උත්සව අත්තිකාරම්	225,500.00	237,500.00
විශේෂ අත්තිකාරම්	-	750.00
ආපදා ණය	7,770,976.00	5,762,253.00
	<u>8,046,476.00</u>	<u>6,050,503.00</u>
තොග	3	
ලිපිද්‍රව්‍ය	140,500.79	90,561.71
ඖෂධ	10,218,755.29	7,498,661.48
රසායනාගාර රසායනික ද්‍රව්‍ය	645,855.89	598,611.27
රෙදිපිළි	141,945.07	269,615.10
පොදු ගබඩා භාණ්ඩ	295,094.54	195,027.96
නඩත්තු සහ අළුත්වැඩියා	124,674.10	94,557.74
X කිරණ පටල	104,001.63	73,869.24
	<u>11,670,827.31</u>	<u>8,820,904.50</u>

	2014	2013
කලින් ගෙවීම්	4	
රක්ෂණ - මුදල් හා සංක්‍රමණික	6,095.40	6,095.30
රක්ෂණ - කැබ් රථය GD 2714	3,147.97	3,307.67
රක්ෂණ - කැබ් රථය PC 4087	50,534.92	54,434.81
රක්ෂණ - ශිලන්රථය HN-6312	36,627.21	38,575.34
රක්ෂණ - ශිලන්රථය LW-0961	18,621.77	
සේවා ගිවිසුම - ජායා පිටපත් යන්ත්‍රය	10,710.78	8,123.56
ආදායම් බලපත්‍රය GD 2714	8,580.78	9,808.70
ආදායම් බලපත්‍රය PC 4087	4,980.42	6,160.62
සුබෝපහෝගී බදු PC 4087	5,000.00	
සේවා ගිවිසුම - ෆ්‍රීජ් ආයතනය	104,865.90	111,097.08
සේවා ගිවිසුම - විදුලි සෝපානය	135,164.70	120,419.16
සේවා ගිවිසුම - Visual Field	29,288.00	
සේවා ගිවිසුම	270,000.00	240,000.00
	683,617.85	358,022.24

මූලධන - කෙරෙමින් පවතින වැඩ	5	
කෙරෙමින් පවතින වැඩ - නව ගොඩනැගිල්ල	10,094,590.07	1,120,320.00
කෙරෙමින් පවතින වැඩ - දෙවන රථගාල	437,519.00	318,614.00
කෙරෙමින් පවතින වැඩ - ඉඩම ගොඩනිරීම	1,304,000.00	803,000.00
	11,836,109.07	2,241,934.00

යටිතල පිරිසත හා උපකරණ	6	
යන්ත්‍ර	1,428,764.12	1,427,338.19
ගෘහභාණ්ඩ	1,908,995.15	1,936,936.05
වාහන	6,328,003.00	9,334,003.00
පරිගණක	178,970.60	137,557.00
වෛද්‍ය උපකරණ	46,374,873.16	35,355,560.01
	56,219,606.03	48,191,394.25

	<u>2014</u>	<u>2013</u>
ඉඩම් හා ගොඩනැගිලි	7	
ඉඩම්	18,627,500.00	18,627,500.00
ගොඩනැගිලි හා උපකරණ	131,849,929.59	134,952,084.79
	<u>150,477,429.59</u>	<u>153,579,584.79</u>
උපචිත වියදම්	8	
විගණන ගාස්තු	1,050,000.00	650,000.00
තාක්ෂණික කමිටු සාමාජික ගාස්තු		18,000.00
විදුලිය	604,595.66	605,465.63
දුරකථන ගාස්තු	41,450.00	52,764.20
ඉන්ධන	61,269.79	75,096.00
ප්‍රවාහන වියදම්	2,450.00	959,912.27
මාසික භෝගය	15,363.70	
වෛද්‍ය උපකරණ		11,236,000.00
ගෙවිය යුතු දෑ		
ටෙන්ඩර් තැන්පතු	258,000.00	254,000.00
රඳවාගත් මුදල්	297,395.00	297,395.00
ගෙවිය යුතු සේවක ප්‍රතිලාභ		
වැටුප් පාලන ගිණුම - වෙනත්	85,067.00	263,610.00
වැටුප් පාලන ගිණුම - අතුරු වෛද්‍ය	156,841.60	312,210.00
වැටුප් ගිණුම - වෛද්‍ය	139,141.00	614,753.34
වැටුප් ගිණුම - හෙද	513,552.40	
වැටුප් ගිණුම - සුළු සේවක	363,127.20	
අතිකාල - හෙද නිලධාරී	441,972.00	258,136.00
අතිකාල - අතුරු වෛද්‍ය නිලධාරී	34,423.00	27,052.00
අතිකාල - අනෙකුත් සේවක මණ්ඩල	27,251.00	21,843.00
අතිකාල - සුළු සේවක	226,764.00	220,526.00
අතිරේක සේවා දීමනා වෛද්‍ය නිලධාරී	197,370.00	162,141.00
සුභසාධක සංගමය	8,526.00	5,117.00
	<u>4,524,559.76</u>	<u>16,034,021.44</u>

	<u>2014</u>	<u>2013</u>
<u>ණයගැනීයෝ</u>	9	
එස්.පී.සී.	13,479,444.20	8,802,442.12
එම්.එස්.ඩී.	2,828,991.97	6,120,274.70
සුපර් විල්ෂයින්	2,748,459.41	1,817,380.21
වාර්මින් සෙකියුරිටි	293,173.20	469,700.00
ලීපී ඉංජිනියරින්	664,919.33	1,686,899.72
එරන්දි සප්ලයර්ස්	1,047,184.52	1,707,394.71
නලින් තුෂාර	60,000.00	120,000.00
	<u>21,122,172.63</u>	<u>20,724,091.46</u>

<u>සංචිත</u>	10	
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන	21,420,375.65	17,616,699.70
	<u>21,420,375.65</u>	<u>17,616,699.70</u>

<u>මූලධන හා සංචිත</u>	11	
විජය කුමාරතුංග අනුස්මරණ පදනම	29,632,139.32	29,632,139.32
ආයෝජන මණ්ඩලය	28,155,751.12	28,155,751.12
නා.ස.අ.	18,000,000.00	18,000,000.00
	<u>75,787,890.44</u>	<u>75,787,890.44</u>

<u>රජයේ ප්‍රදාන - මූලධන</u>	12			
	<u>2014.01.01</u> දිනට ශේෂය	<u>කාලපරිච්ඡේදයේ</u> <u>එකතුව</u>	<u>කුමක්ෂය</u>	<u>2014.12.31 දිනට</u> <u>ශේෂය</u>
රජයේ ප්‍රදාන - මූලධන	121,307,083.25	33,000,000.00	16,252,340.93	138,054,742.32
වාහන - කැබ් WPPC 4087 මහා භාණ්ඩාගාර පරිත්‍යාග	4,480,000.00		1,120,000.00	3,360,000.00
ශිලන්රථය - WPLW 0961 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිත්‍යාග	5,744,000.00		1,436,000.00	<u>4,308,000.00</u>
	131,531,083.25	33,000,000.00	18,808,340.93	<u>145,722,742.32</u>

	<u>2014</u>	<u>2013</u>
සමුච්චිත උණනාවය	13	
2014.01.01 දිනට ඉදිරියට ගෙන ආ ශේෂය	(33,293,533.83)	(12,418,849.30)
කාලපරිච්ඡේදය සඳහා උණනාවය	3,558,018.10	(18,942,939.20)
පෙර වර්ෂයේ ලාභයට ගැලපීම්	(478,786.20)	(1,931,745.33)
	<u>(30,214,301.93)</u>	<u>(33,293,533.83)</u>

අනෙකුත් ආදායම්	14	
පොද්ගලික වෛද්‍ය සහතික ගාස්තු	192,550.00	199,900.00
විවිධ ආදායම්	103,684.00	93,320.15
ආපසු නොගෙවන ටෙන්ඩර් තැන්පත්	131,000.00	121,500.00
ආපදා ණය පොලී	329,768.51	158,443.73
අක්ෂි ශල්‍යකර්ම - විශාල	19,065,500.00	14,727,750.00
අක්ෂි ශල්‍යකර්ම - සුළු	212,000.00	
සාමාන්‍ය ශල්‍යකර්ම - විශාල	40,000.00	135,000.00
සාමාන්‍ය ශල්‍යකර්ම - සුළු	80,000.00	
විශේෂ අත්තිකාරම් පොලී	7,678.46	6,921.72
නේවාසික කුලී		16,768.00
FFA	45,500.00	19,750.00
FLT	132,500.00	92,250.00
Peripheral	74,000.00	63,000.00
Lid	10,000.00	11,000.00
Yag PI	57,400.00	33,000.00
PRP	144,200.00	125,300.00
HVF	181,750.00	80,000.00
Yag Capsulomy	765,100.00	650,300.00
OCT	771,000.00	
Grid	3,500.00	
	<u>22,347,130.97</u>	<u>16,534,203.60</u>

	<u>2014</u>	<u>2013</u>
වියදම්		
වැටුප්, වේතන හා සේවක ප්‍රතිලාභ	15	
වැටුප් පාලන ගිණුම		(409.67)
වැටුප් හා දීමනා		71,297,393.48
වැටුප් හා දීමනා - වෛද්‍ය	25,367,457.37	
වැටුප් හා දීමනා - අනෙකුත්	4,440,624.78	
වැටුප් හා දීමනා - අතුරු වෛද්‍ය	6,657,336.82	
වැටුප් හා දීමනා - හෙද නිලධාරී	27,749,472.88	
වැටුප් හා දීමනා - සුළු සේවක	22,035,565.54	
සේවක අර්ථසාදක අරමුදල 12%	4,952,295.48	4,456,215.01
සේවක භාරකාර අරමුදල 3%	1,238,073.89	1,114,053.76
අතිකාල - අනෙකුත් කාර්ය මණ්ඩල	368,162.00	277,124.50
අතිකාල - අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලය	468,571.00	410,347.60
අතිකාල - හෙද නිලධාරී	5,403,291.00	3,848,670.49
අතිකාල - සුළු සේවක	3,312,551.00	2,930,555.50
අමතර රාජකාරී දීමනා - වෛද්‍ය නිලධාරී	2,422,988.00	1,622,335.00
පාරිභෝගික වියදම්	4,378,954.78	4,906,904.56
	<hr/>	
	108,795,344.54	`90,863,190.23
	<hr/> <hr/>	

සැපයුම්	16	
රසායනාගාර රසායනික ද්‍රව්‍ය	953,904.61	870,933.79
X කිරණ පටල සහ රසායනික ද්‍රව්‍ය	226,546.61	193,042.55
දන්ත පාරාභෝජ්‍ය	194,910.00	55,433.18
පාරිභෝජ්‍ය - වෛද්‍ය උපකරණ	2,585,141.24	2,357,404.39
නිල ඇඳුම්	1,015,663.00	1,045,859.00
ගෑස්	611,361.00	608,887.00
ඖෂධ	50,232,435.76	31,282,073.91
රෙදි පිළි	309,254.74	290,718.04
පාරිභෝජ්‍ය - පොදු ගබඩාව	590,193.90	657,466.86
	<hr/>	
	56,719,410.86	37,361,818.72
	<hr/> <hr/>	

ක්ෂය වීම්	17	
ගොඩනැගිලි සහ සවිකිරීම්	3,159,170.20	3,158,029.90
වාහන	3,006,000.00	3,006,000.00
දේපල පිරිසිදු සහ උපකරණ	522,580.70	484,038.70
යන්ත්‍ර	403,363.07	394,387.20
පරිගණක	78,978.40	54,900.00
වෛද්‍ය උපකරණ	11,759,297.50	10,449,123.50
	<hr/>	
	18,929,389.87	17,546,479.30
	<hr/> <hr/>	

	2014	2013
ගමන් වියදම්		
ගමන් වියදම් හා සංයුක්ත දීමනා (අනෙකුත් කාර්ය මණ්ඩල)	75,105.00	21,362.00
නඩත්තු වියදම්		
ලිපි ද්‍රව්‍ය	481,624.11	413,665.33
විදුලිය	8,764,622.71	7,928,929.51
ජලය	1,644,721.57	1,203,512.00
දුරකථන ගාස්තු	502,447.47	458,008.89
තැපැල් වියදම්	19,515.00	13,300.00
අළුත්වැඩියා සහ නඩත්තු		
අළුත්වැඩියා සහ නඩත්තු - ගොඩනැගිලි	161,292.85	14,000.00
අළුත්වැඩියා සහ නඩත්තු - යන්ත්‍ර	1,138,046.14	1,340,734.25
අළුත්වැඩියා සහ නඩත්තු - වාහන	508,656.58	293,082.84
අළුත්වැඩියා සහ නඩත්තු - පරිගණක	4,750.00	58,666.70
අළුත්වැඩියා සහ නඩත්තු - වෛද්‍ය උපකරණ	1,487,215.00	489,815.00
අළුත්වැඩියා සහ නඩත්තු (ii)	564,802.74	541,666.89
කොන්ත්‍රාත් සේවා		
පිරිසිදු කිරීම	4,769,338.95	3,489,040.78
ලොන්ඩ්‍රි වියදම	720,000.00	679,193.00
ආරක්ෂක සේවය	3,480,334.80	2,809,807.84
ආහාර සැපයීම්	5,863,874.48	5,082,015.66
වෙනත්		
අධ්‍යක්ෂ මණ්ඩල දීමනා	48,500.00	68,000.00
විවිධ වියදම්	350,423.70	314,629.00
පුවත්පත් දැන්වීම් වියදම	641,312.00	546,224.00
රක්ෂණ - මුදල් සහ සංක්‍රමණ	11,709.30	16,458.99
වෙනත් බැංකු ගාස්තු	55,052.00	46,885.37
විගණක ගාස්තු	400,000.00	350,000.00
නීතිඥ ගාස්තු	3,850.00	
ගෙවල් කුලිය	224,726.95	
වාහන වියදම		
ඉන්ධන	937,228.79	1,029,544.00
රක්ෂණ	254,096.96	255,609.42
ලියාපදිංචිය හා ආදායම් බලපත්‍ර ගාස්තු	40,061.43	17,084.88
	33,153,308.53	27,481,236.35

පරිත්‍යාග

ඉදිරියට ගෙන ආ ශේෂය	19	461,894.60
කාලපරිච්ඡේදය තුළ වූ පරිත්‍යාග		861,982.95
		<hr/>
		1,323,877.55
		<hr/> <hr/>

**විජය කුමාරතුංග අනුස්මරණ රෝහල - සිදුව
ශුද්ධ වත්කම් / ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා**

	ආණ්ඩාගාර පරිත්‍යාග	රජයේ ප්‍රදාන මූලධන	වෙනත් ආයතන පරිත්‍යාග	වි.කු.අ. රෝහල් පදනම	ආයෝජන මණ්ඩලය	නාගරීක සංවර්ධන අධිකාරිය	ප්‍රාග්ධන ඉපයීම්	ශුද්ධ ලාභ/ (අලාභ)	එකතුව
2013.12.31 ට ශේෂය	10,224,000	121,307,083	461,895	29,632,139	28,155,751	18,000,000	2,131,366	(33,293,534)	176,618,700
වර්ෂය තුළ වූ පරිත්‍යාග			861,983						861,983
වර්ෂය තුළ වූ රජයේ ප්‍රදාන - මූලධන		33,000,000							33,000,000
මූලධන ප්‍රදාන ක්‍රමක්ෂය	(2,556,000)	(16,252,341)							(18,808,341)
කාලපරිච්ඡේදය තුළ වූ අතිරික්තය/ උණනාවය							3,558,018		3,558,018
පෙර වර්ෂයට අදාළ ගැලපීම්							(478,786)		(478,786)
2014.12.31 ට ශේෂය	7,668,000	138,054,742	1,323,878	29,632,139	28,155,751	18,000,000	2,131,366	(30,214,302)	194,751,574



පසුගිය පස් වසර තුළ මූල්‍ය කාර්යසාධන ප්‍රවණතාවය

අනු අංකය	විස්තරය	2010(000)	2011(000)	2012(000)	2013(000)	2014(000)
01	වසර අවසානයට ජංගම නොවන මුළු වත්කම්	170,387	184,632	195,703	201,770	206,697
02	වසර අවසානයට ජංගම මුළු වත්කම්	23,401	19,729	17,254	26,980	23,285
03	වසර අවසානයට සමුච්චිත අරමුදල	193,788	204,361	212,958	230,993	241,818
04	වසර අවසානයට ජංගම නොවන මුළු බැරකම්	-	115,044	109,226	120,187	138,054
05	වසර අවසානයට ජංගම මුළු බැරකම්	12,300	26,450	32,412	54,374	47,067
06	කාලපරිච්ඡේදය අවසානයට වෙනත් ලැබීම් වල එකතුව	114,143	132,355	154,433	152,873	221,155
	රජයේ පරිත්‍යාග - පුනරාවර්ධන	91,812	109,933	128,070	120,250	180,000
	මූලධන පරිත්‍යාග	24,000	19,000	10,000	191,200	33,000
	ස්වකීය ආදායම්	22,331	22,362	26,363	32,623	22,347
07	කාලපරිච්ඡේදය සඳහා අනිරීක්ෂ්‍ය / ඌණතාවය	(6,510)	(3,944)	3,646	(20,378)	3,558
08	කාලපරිච්ඡේදය සඳහා මුළු මූලධන පිරිවැය	14,827	25,921	21,744	24,745	23,863
09	කාලපරිච්ඡේදය සඳහා මුළු සේවා පිරිවැය	59,648	68,696	77,193	90,863	108,795
10	වසර අවසානයට මුළු සේවක සංඛ්‍යාව	144	144	145	163	183
(A)	අනුපාත මුළු ආදායමට ස්වකීය ආදායම	19%	17%	17%	21%	10%
(B)	එක් සේවකයෙකු සඳහා මුළු සේවා පිරිවැය	414.00	477.00	532.00	557.00	594.00

කාර්යසාධන දර්ශක

	<u>2010</u>	<u>2011</u>	<u>2012</u>	<u>2013</u>	<u>2014</u>
ප්‍රතිකාර කළ මුළු රෝගීන් සංඛ්‍යාව					
බාහිර	274,848	265,864	259,994	266,342	277,414
අභ්‍යන්තර	15,774	12,372	14,079	15,963	17,378
දිනකට රෝගීන් සඳහා වියදම	1,676	2,032	2,133	2,303	2,823



රෝගියෙකු සඳහා ඒකක පිරිවැය

2014 වර්ෂයේ සමස්ථ පිරිවැය මුළු රෝගී දින සංඛ්‍යාවෙන් බෙදීමෙන් සහ බාහිර රෝගී සංඛ්‍යාව හයෙන් බෙදීමෙන් මෙම සංඛ්‍යාව ගණන් බලන ලදී.

වසර සඳහා මුළු පිරිවැය	=	(Rs.) 217,597,453.80
මුළු රෝගී දින සංඛ්‍යාව	=	30,827
මුළු බාහිර රෝගී සංඛ්‍යාව	=	277,414
බාහිර රෝගීන් 6 = අභ්‍යන්තර රෝගීන් 1	=	<u>277,414 / 6</u>
	=	46,235
මුළු රෝගී දින සංඛ්‍යාව	=	30,827 + 46,235
	=	77,062
එක් රෝගී දිනක් සඳහා පිරිවැය	=	<u>217,597,453.80 / 77,062</u>
	=	2,823





විජය කුමාරතුංග අනුස්මරණ රෝහල, සිදුව.

සුවිශේෂී ගිණුම් ප්‍රතිපත්ති

- | | |
|---|--|
| <p>1. පොදු සකස් කිරීමේ පදනම</p> <p>1.1.1. ශේෂ පත්‍රය ආදායම් ප්‍රකාශය සමකවල වෙනස්වීම් ගිණුම් ප්‍රතිපත්ති සහ මණ්ඩලයේ සටහන් ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකරණ ආයතනයේ ගිණුම් ප්‍රමිතීන්ට අනුව සකස් කරන ලදී.</p> <p>1.1.2. මණ්ඩලයේ මුදල් ප්‍රකාශන ඓතිහාසික පිරිවැය සම්මුතියට අනුව පිළියෙල කර ඇත.</p> <p>1.1.3. මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රුපියල් වලින් පිළියෙල කර ඇත.</p> <p>1.2. රජයේ ප්‍රධාන
මණ්ඩලයට රජයේ ප්‍රධාන ක්‍රම දෙකකින් ලැබේ.</p> <p>1. මූලධන ප්‍රදානය
2. පුනරාවර්තන ප්‍රදානය</p> <p>1.2.1. මූලධන ප්‍රදානය රජයෙන් සපයනු ලබන කොටස් මූලධනයට සාප්තව බැර කරනු ලැබේ.</p> <p>1.2.2. පුනරාවර්තන ප්‍රදානය කාල සීමාව තුළ ආදායම වශයෙන් සලකා ආදායම් සහ වියදම් ප්‍රකාශනයට බැර කරනු ලැබේ.</p> <p>1.3. බදු
අදාළ කාලසීමාව තුළ මණ්ඩලය අතිරික්තයක් ලබා තිබෙන බැවින් බදු පැනවීමට අවකාශයක් නොමැත.</p> <p>1.4. සංසන්දනාත්මක තොරතුරු
ගිණුම් ප්‍රතිපත්ති නිරතුරුවම උපයෝගී කර ගෙන තිබෙන අතර, ඒවා පසුගිය වර්ෂයේ සංඛ්‍යා අනුකූලව පවතී.</p> | <p>2.1.2. නිරවුල් ඉඩම් හැර අනෙකුත් වත්කම් සඳහා සාප්ත රේඛය ක්‍රමය භාවිතා කොට පහත සඳහන් ප්‍රමාණයන්ට අනුව ක්ෂයවීම ගනන් බලා ඇත.</p> <p>ගොඩනැගිලි සහ සවිකුරු 2%
වාහන 20%
ගෘහ භාණ්ඩ සවිකුරු සහ උපකරණ 10%
යන්ත්‍ර සූත්‍ර 15%
වෛද්‍ය උපකරණ 15%
පරිගනක 20%</p> <p>2.1.3. මිළදී ගැනීමේ හෝ අත්පත් කරගත් වර්ෂය සඳහා ක්ෂයවීම් වලට ප්‍රතිපාදන සලසා තිබෙන අතර අදාළ කරනු ලබන වර්ෂය තුළ ක්ෂයවීම් සඳහා ප්‍රතිපාදන සලසා දී නොමැත.</p> <p>2.1.4. මූල්‍ය ප්‍රධාන පිළිබඳ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් සහ මුදල් සමක, සන්තක මුදල් සහ බැංකු ගත මුදල්වලින් සමන්විත වනු ඇත.</p> <p>3. බැරකම් සහ ප්‍රතිපාදන</p> <p>3.1. මූලධන බැඳීම් සහ අවිනිශ්චිත බැරකම් සියළුම වැදගත් මූලධන වියදම් බැඳීම් සහ අවිනිශ්චිත බැරකම්, ශේෂ පත්‍රයේ දිනට ගිණුම්වල එක් සටහනකින් දක්වා ඇත.</p> <p>3.2. වට්ටෝරු භාණ්ඩ ඇගයීම, වට්ටෝරු භාණ්ඩ පිරිවැය මත ඇගයීමට ලක් කර තිබේ.</p> <p>4. ආදායම් සහ වියදම් ගිණුම්</p> <p>4.1. ආදායම</p> <p>4.1.1. පෞද්ගලික වෛද්‍ය සහතික ගාස්තු, රජයේ පුනරාවර්තන ප්‍රදානය සහ අනෙකුත් විවිධ ආදායම් මණ්ඩලයේ ආදායම නියෝජනය කරනු ලැබේ.</p> <p>4.1.2. සියළුම ආදායම් එකතුවීමේ පදනම මත ගණන් බලා ඇත.</p> <p>4.2. වියදම</p> <p>4.2.1. වර්ෂය සඳහා අතිරික්තය සහ උානතාවය ගණන් බැලීමේදී රෝගී සත්කාර සේවාවන් සහ මූලධන වත්කම් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා දරන ලද සියළු වියදම් එකතුවීමේ පදනම මත ආදායමට හර කර ඇත.</p> <p>ආදායම් සහ වියදම් ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා එවැනි ක්‍රමයක් උපයෝගී කර ගැනීම නිසා වියදම්වල ස්වභාවය අනුව මණ්ඩලයේ කාර්ය සාධනය මැනවින් විඳහා දැක්වෙන බැව් අධ්‍යක්ෂවරුන්ගේ අදහසයි.</p> |
|---|--|

මගේ අංකය : එච්එම්/බී/බබ්ලේට්කේඑම්එච්/1/13/09
 ඔබේ අංකය :
 දිනය : 2014 සැප්තැම්බර් 30 දින

සභාපති,

විජය කුමාරතුංග අනුස්මරණ ආරෝග්‍යශාලා මණ්ඩලය

විජය කුමාරතුංග අනුස්මරණ ආරෝග්‍යශාලා මණ්ඩලයේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 197 අංක 38 දරණ මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

විජය කුමාරතුංග අනුස්මරණ ආරෝග්‍යශාලා මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරු වල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරණ මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1999 අංක 38 දරණ විජය කුමාරතුංග අනුස්මරණ ආරෝග්‍යශාලා මණ්ඩල පනතේ 13 (3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14 :2- (සී) වගන්තිය ප්‍රකාරව මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13 :7- (ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් මණ්ඩලයේ සභාපති වෙත 2015 මැයි 15 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.



මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන අගයයන් සහ හෙළිදරව් කිරීම් වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරා ගත් පරිපාටි, වට්ටා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති වල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරණ මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්ව විගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට විජය කුමාරතුංග අනුස්මරණ ආරෝග්‍යශාලා මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.



2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන් අංක 07 ප්‍රකාරව සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද එහෙත් තවමත් භාවිතා කරන දේපළ, පිරිසිදු හා උපකරණ වල සාධාරණ අගය පෙන්නුම් නොකෙරෙන බැවින් පිරිවැය රු. 65,240,368 ක් වූ වත්කම් ප්‍රත්‍යාගමනය කර ගිණුම් ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- අ) සමාලෝචිත වර්ෂය සඳහා වූ පාරිතෝෂික ප්‍රතිපාදනය ගණනය කිරීමේ දෝෂ හේතුවෙන් පාරිතෝෂික ප්‍රතිපාදනය රු. 190,245 ක් අඩුවෙන් දැක්වීමෙන් වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණු අතර පාරිතෝෂික ප්‍රතිපාදනයද අඩුවෙන් දක්වා තිබුණි.
- ආ) රසායනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවේ රු. 621,558 ක රඳවා ගැනීම් මුදල සම්පූර්ණයෙන් ගිණුම්වලින් අත්හැරී තිබුණි.
- ඇ) 2012 වර්ෂයේදී විවිධ සේවා සමුපාකාර සමිතියක් වෙත ඉන්ධන සඳහා වූ තැන්පතුවක් ලෙස රු. 50,000 ක් ගෙවා තිබුණු අතර, අදාළ තැන්පතුව එක් වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් තවදුරටත් ලැබිය යුතුව තිබූ මුදල මූල්‍ය ප්‍රකාශනයන් මගින් පෙන්නුම් නොකෙරුණි.
- ඈ) ප්‍රාග්ධන ස්වරූපයේ වියදමක් වූ රෝහල් භූමිය වැඩිදියුණු කිරීම සඳහා ගෙවූ රු. 1,304,000 ක් අදාළ කාර්යය නිමවී තිබියදීත් ප්‍රාග්ධනික කිරීමකින් තොරව තවදුරටත් කෙරීගෙන යන වැඩ යටතේ ගිණුම්ගත කර තිබුණි.
- ඉ) සමාලෝචිත වර්ෂය අවසානයේදී රු. 437,519 ක් වැය කර රචනාලේ දෙවන අදියර ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබියදී ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කිරීම වෙනුවට කෙරීගෙන යන වැඩ යටතේ ගිණුම්ගත කර තිබුණි.
- ඊ) සේවා දිගුවක් ලබා නොදීම මත රෝහලේ හිටපු ගණකාධිකාරී විසින් පනවන ලද නඩුව සමාලෝචිත වර්ෂයේදී අවසන්ව තිබුණු අතර, වන්දි වශයෙන් ඔහු වෙත ගෙවන ලද රු. 306,975 ක මුදල සේවක වන්දි යටතේ දැක්වීම වෙනුවට ඉකුත් වර්ෂ ගැලපුම් ගිණුමේ සටහන් කර තිබුණි.
- උ) වර්ෂය තුළ මුදල් ගලායාම හා මුදල් ගලාඒම හඳුනාගත හැකි පරිදි මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කළ යුතු නමුත් සමාලෝචිත වර්ෂය තුළ දේපළ, පිරිසිදු හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් සත්‍ය වශයෙන් වැය කළ මුදල රු. 23,051,532 ක් වුවද එය රු. 24,685,209 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් පිළියෙල කළ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ නිරවද්‍යතාවය විගණනයේදී ප්‍රශ්නකාරී විය.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

මූල්‍ය ප්‍රකාශන වල සඳහන් අනෙකුත් ආදායම් යටතේ වූ විවිධ ශල්‍යකර්ම සහ පරීක්ෂණ වෙනුවෙන් අය කරන ගාස්තු වල එකතුව රු. 21,582,450 ක් වූ අතර රෝහලෙහි පවත්වා ගෙන යනු ලබන ලේඛන අනුව එම වටිනාකම රු. 22,354,200 ක් වූයෙන් මූල්‍ය ප්‍රකාශන හා ලේඛන අතර රු. 771,750 ක වෙනසක් විය.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකාරිත්ව තීරණ වලට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම්
<p>(අ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරණ රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය</p> <p>(i) 7.4.5 වගන්තිය</p> <p>(ii) 9.2 (අ) වගන්තිය</p>	<p>වාර්ෂිකව ස්ථාවර වත්කම් සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.</p> <p>ආයතනයක සංවිධාන සටහන භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු වුවද, එසේ භාණ්ඩාගාරයෙන් අනුමත වූ සංවිධාන සටහනක් රෝහල සතුව නොතිබුණි.</p>
<p>(ආ) 2009 ජූලි 08 දිනැති පීඊඩී/පීයු වක්‍රලේඛ ලිපිය</p>	<p>බඳවා ගැනීම් සහ උසස් කිරීමේ පරිපාටි සකසා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමසම වෙත 2009 ජූලි 30 දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතු වුවද, 2014 දෙසැම්බර් 31 දින වන විටත් එම අවශ්‍යතාවට ඉටු කර නොතිබුණි.</p>

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා ආරෝග්‍යශාලා මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රතිඵලය රු. 3,558,018 ක අතිරික්තයක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු. 18,942,939 ක ඌණතාවයක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු. 22,500,957 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. මේ සඳහා පුනරාවර්ථන ප්‍රදානය රු. 59,750,000 කින් වැඩි වීමද, අනෙකුත් ආදායම් රු. 5,812,927 කින් වැඩිවීමද ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.



4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

සමාලෝචිත වර්ෂයේ කාර්ය සාධනය ඉකුත් වර්ෂය සමඟ සසඳා පහත දැක්වේ.

ප්‍රතිකාර ලත් රෝගීන් සංඛ්‍යාව	2014	2013	වැඩිවීම/ අඩුවීම	ප්‍රතිශතය
බාහිර රෝගී අංශය	136,416	135,796	620	0.46
හදිසි ප්‍රතිකාර ඒකකය	18,651	18,518	133	0.72
සායන	122,338	112,030	10,308	9.2
නේවාසික	17,381	15,969	1,412	8.8
	<u>294,786</u>	<u>282,313</u>		

සිදු කරන ලද ශල්‍යකර්ම සංඛ්‍යාව	2014	2013	වැඩිවීම/ අඩුවීම	ප්‍රතිශතය
අක්ෂි	11,515	10,247	1,268	12.37
ලේසර් පරීක්ෂණ	1,900	2,462	(562)	22.83
සුළු අක්ෂි සාමාන්‍ය	250	263	(13)	4.94
	109	131	(22)	16.79
	<u>13,774</u>	<u>13,103</u>		

පරීක්ෂණ සංඛ්‍යාව

රසායනාගාර	47,157	34,082	13,075	38.36
X කිරණ	4,535	3,424	1,111	32.45
ඊ.සී.පී.	3,408	3,005	403	13.41
	<u>55,100</u>	<u>40,511</u>		

වියදම

රසායනාගාර ද්‍රව්‍ය	953,905	870,934	82,971	9.53
X Ray ද්‍රව්‍ය	226,547	193,042	33,505	17.36
වෛද්‍ය උපකරණ				
පාරිභෝජන ද්‍රව්‍ය	2,585,141	2,357,404	227,737	9.66
ඖෂධ	50,232,436	31,282,074	18,950,362	60.58
මුළු වියදම	217,597,454	173,252,725	44,344,729	25.6
ක්ෂයවීම් හා පාරිතෝෂික	23,308,345	22,453,384	854,961	3.81
රෝගී දිනක වියදම (ක්ෂයවීම්ද ඇතුළත්ව)	2,749	2,310	439	19
රෝගී දිනක වියදම (ක්ෂයවීම් හා පාරිතෝෂික ගෙවීම් නොමැතිව)	2,404	2,011	393	19.5



පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) අක්ෂි ශල්‍යකර්ම සංඛ්‍යාව සියයට 12.37 කින් ඉහළ ගොස් තිබුණද, සුළු අක්ෂි ශල්‍යකර්ම සංඛ්‍යාව සියයට 4.94 කින් අඩු වී තිබුණි.

(ආ) ලේසර් පරීක්ෂණ සංඛ්‍යාව සියයට 22.83 කින් අඩු වී තිබුණු අතර, සාමාන්‍ය ශල්‍යකර්ම සංඛ්‍යාව ද සියයට 16.79 කින් අඩු වී තිබුණි.

(ඇ) මාෂධ වියදම සියයට 60.58 කින් ඉහළ ගොස් තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විවෘත මිල කැඳවීමකින් අදාළ සැපයුම්කරු තෝරා ගැනීමකින් තොරව, අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය මත සීමිත මිල කැඳවීම් මගින් අදාළ සැපයුම්කරු තෝරා ගෙන රෝහල සඳහා Optical Coherence Tomography Scanner යන්ත්‍රයක් රු. 8,795,000 ක් වැය කර මිලදී ගෙන තිබුණි.

(ආ) 2007 වර්ෂයේදී රෝහලේ වෛද්‍ය උපකරණ අළුත්වැඩියාව සඳහා රු. 50,000 ක මුදලක් තැන්පත් කර තිබුණු අතර, අළුත්වැඩියා කටයුතු අවසන් කර බලපත් නිරවුල් කිරීමේදී අදාළ තැන්පත් හිලවී කිරීමට කටයුතු කර නොතිබුණි.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

සමාලෝචිත වර්ෂය තුළදී රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට සහ වාට්ටු වලට ඇතුළත් කරනු ලැබූ රෝගීන්ගෙන් 69 දෙනෙක් මිය ගොස් තිබුණි. එසේ වුවද රෝහලෙහි නිබන්ධ මෘතශරීරාගාරය භාවිතයට නොගැනීම හේතුවෙන් මෘතශරීර රැගෙන යන තෙක් වාට්ටු අංක 01 හි කොට්ඨාසය තබා තිබෙනු දක්නට ලැබුණි. මෙම ස්ථානය අක්ෂි ශල්‍යකර්ම සිදු කෙරෙන රෝගීන් නිතර ගැටසෙන ස්ථානයක් බැවින්ද, මෘතශරීරාගාරයකින් සැමවිටම විෂබීජ නිකුත් කිරීමක් සිදු කෙරෙන බැවින්ද මෘතශරීර මෙසේ තැබීමෙන් විෂබීජ පැතිරීමේ අවදානමක් පවතින බැව් නිරීක්ෂණය විය.

4.4 නිෂ්ක්‍රීය හා උණ උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සිදු කළ ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් 2009 වර්ෂයේ සිට අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීම නවතාලීම හේතුවෙන් 2000 වර්ෂයේ මිලදී ගත් රු. 765,000 ක් වටිනාකම වූ Operating Microscope නම් වූ වෛද්‍ය උපකරණය, වර්ෂ 05 ක කාලයක් තිස්සේ නිෂ්කාර්යව පැවතුණි.

- (ආ) 2010 වර්ෂයේදී රු. 11,532,317 ක් වැය කර ලැපරස්කොපි යන්ත්‍රයක් මිලදී ගෙන තිබුණු අතර, මිලදීගත් වර්ෂයේදී එක් පරීක්ෂණයක් සඳහා පමණක් භාවිතා කර තිබුණි. 2011 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වූ වර්ෂ 04 ක කාලපරිච්ඡේදය තුළදීම මෙම යන්ත්‍රය මුළුමනින්ම නිෂ්කාර්යව පැවතුණි. මෙම යන්ත්‍රය වෙනත් ප්‍රයෝජනවත් උපකරණයකට හුවමාරු කරගැනීමට කටයුතු කරන ලෙසට 2014 සැප්තැම්බර් 03 දිනැති විගණන කමිටුව නිර්දේශ කළ නමුත් 2015 අප්‍රේල් 30 දිනටද තත්ත්වය එසේම පැවතුණි.
- (ඇ) 2013 ඔක්තෝබර් 07 දින පරිත්‍යාග වශයෙන් ලද රු. 38,000 ක් වටිනා Nebulizer යන්ත්‍රයක් 2015 අප්‍රේල් 30 දින වන විටත්, එනම් වසර 1 ½ ක් තුළදීම ශල්‍ය ද්‍රව්‍ය ගබඩාවේ නිෂ්කාර්යව පැවතුණි.
- (ඈ) (i) Full Blood Count with D Count නමැති පරීක්ෂණය සිදු කළ හැකි Fully Automated Hematology Analyzer යන්ත්‍රය 2013 වර්ෂයේ මිලදී ගෙන තිබුණු අතර, එම යන්ත්‍රයෙහි පැයකට අවම වශයෙන් පරීක්ෂණ ඒකක 60 ක ධාරිතාවයක් පැවතියද, පැයකට පරීක්ෂණ 15 ක් පමණක් සිදු කර තිබුණි.
- (ii) 2013 මිලදී ගෙන තිබුණු රසායනාගාරයෙහි පවතින Fully Automated Bio - chemistry Analyzer යන්ත්‍රයෙන් විවිධ වර්ගයේ පරීක්ෂණ වර්ග 22 ක් පමණ සිදු කළ හැකිව තිබුණු නමුත් සිදු කෙරෙනුයේ පරීක්ෂණ වර්ග 10 ක් පමණි. එසේම මෙම යන්ත්‍රය පැයකට අවම වශයෙන් පරීක්ෂණ සංඛ්‍යාව 12 ක් පමණක් වී තිබුණි. මේ අනුව අවතින් මිලදී ගත් යන්ත්‍ර වන බැවින්, ඌණ උපයෝජනයක් සහිතව භාවිතා කෙරෙන බැව් නිරීක්ෂණය විය.

4.5 ආර්ථික නොවූ ගණදෙනු

වාර්ෂික ඇස්තමේන්තු මගින් වෛද්‍ය සැපයීම් අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට ඉල්ලුම් කර තිබුණද, බොහෝ අවස්ථා වලදී වෛද්‍ය සැපයීම් අංශයෙන් රෝහලට අවශ්‍ය ඖෂධ වර්ග ලබා දී නොතිබුණු බව ලේඛණ පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. එම අවස්ථා වලදී රෝහල විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඖෂධ මිලදී ගෙන තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයක් කරනු ලැබේ.

- (අ) වාර්ෂික ඇස්තමේන්තුව අනුව වෛද්‍ය සැපයීම් අංශයෙන් Biphasic Isophane Insulin Injection (Human) 30% Soluble 70% Isophane Vial නම් වූ ඖෂධ වර්ගයෙන් ඒකක 2,500 ක් ඉල්ලුම් කර තිබුණද, ඖෂධ ලැබීම් ලේඛණ පරීක්ෂාවේදී ඒකක 1,300 ක් පමණක් ලැබී තිබුණු නමුත් ඉතිරි ප්‍රමාණය ලබා දීමට නොහැකි බවට ලිඛිත සාක්ෂි ලබා ගැනීමකින් තොරව වැඩි මිලක් සහිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීම් සිදු කර තිබුණි.
- (ආ) සිදු කළ නියැදි පරීක්ෂාවේදී ඖෂධ වර්ග 07 ක් සහ ශල්‍ය ද්‍රව්‍ය 07 ක් ඖෂධ සංස්ථාවෙන් මිලදී ගැනීම වෙනුවෙන් වැඩිපුර වැය කළ මුදල රු. 17,784,688 ක් විය.



4.6 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

රෝහල සඳහා රසායනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවේ උපදේශකවරුන් ලෙස ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය තෝරා ගෙන තිබුණු අතර (NERD) අදාළ ඉදිකිරීම් නර්ඩ් තාක්ෂණය යටතේ සිදු කිරීමට රෝහල් කළමනාකරණය තීරණය කර තිබුණි. ඒ අනුව ගොඩනැගිල්ල වෙනුවෙන් රු. 12,969,151 ක (බදු රහිත) පිරිවැය ඇස්තමේන්තුවක් කොන්ත්‍රාත්තුවේ උපදේශකවරුන් විසින් පිළියෙල කර තිබුණු අතර අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනය වෙත රු. 12,431,157 කට (බදු රහිතව) දින 210 කින් නිම කර භාර දීමේ පොරොන්දුව මත 2013 දෙසැම්බර් 30 දින කොන්ත්‍රාත්තුව පිරිනමා තිබුණි. අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) 2012 වර්ෂයේදී රු. මිලියන 1.5 ක වටිනාකමකට රසායනාගාර ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අදාළව දී තිබූ අනුමැතිය පාදක කරගෙන 2013 වර්ෂයේදී ඊට තවත් එකතු කිරීම් ඇතුළත් කරමින් රු. මිලියන 12.96 ක ඇස්තමේන්තුවක් සහිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් වන, නව රසායනාගාර ගොඩනැගිල්ල සඳහා විවෘත මිල කැඳවීමක් මගින් කොන්ත්‍රාත්කරු තෝරා ගෙන තිබුණි.

(ආ) යෝජිත ගොඩනැගිල්ලේ බිම් මහල තුළ වාට්ටු ඒකකයක් ස්ථාපිත කිරීමට යෝජිතව තිබුණද එම වාට්ටු ඒකකය සඳහා අවශ්‍ය වැසිකිළි පහසුකම් සම්බන්ධයෙන් ගොඩනැගිල්ල සැලසුම් කරන අවස්ථාවේදී අවධානය යොමුකර නොතිබුණි.

(ඇ) ගොඩනැගිල්ල සැලසුම් කිරීමේදී ප්‍රමාණවත් අවධානයක් යොමුකර සැලසුම් නොකිරීම නිසා ගොඩනැගිල්ල ඉදි කරගෙන යාමේදී නොයෙකුත් අතිරේක වැඩ කොටස් යටතේ (Extra Works) ඉදි කිරීම් සිදු කිරීමට කොන්ත්‍රාත්කරුට සිදුව තිබුණි. මෙම අතිරේක වැඩ සඳහා කොන්ත්‍රාත්තුවේ උපදේශකවරුන්ගේ පූර්ව අනුමැතිය ලබා ගෙන නොතිබුණි.

(ඈ) පහත සඳහන් වැඩ විෂයයන් සඳහා කොන්ත්‍රාත් උපදේශක ආයතනය විසින් පිළියෙල කරන ලද මූලික ප්‍රමාණ පත්‍රයන්හි සඳහන් මිල ගණන් (BOQ) හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිනමන ලද ආයතනයේ මිල ගණන් අතර විචලනයන් පැවතීම හේතුවෙන් රු. 305,700 ක අමතර පිරිවැයක් දැරීමට සිදු වී තිබුණි. විස්තර පහත දැක්වේ.



වැඩ විෂයය	ඒකක ප්‍රමාණය	මූලික ප්‍රමාණ පත්‍රයේ සඳහන් පරිදි ඒකකයක මිල	කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කළ පරිදි ඒකකයක මිල	මූලික ප්‍රමාණ පත්‍රයේ මිල ඉක්මවීම	දැරීමට සිදුවන අමතර පිරිවැය	මිල ඉක්මවීමේ ප්‍රතිශතය
		රු.	රු.	රු.	රු.	
(i) L18 - සිවිලිං වීදුලි පංකා සවි කිරීම	16	7,500	12,000	4,500	72,000	60
(ii) L19 - වීදුලි පංකා සඳහා වයර් ඇඳ වීදුලිය සැපයීම	21	2,300	12,000	9,700	203,700	422
(iii) L20 - බිත්තියට සවි කරන වීදුලිපංකා සැපයීම	05	6,000	12,000	6,000	30,000	100
					305,700	

(ඉ) සේවකයින්ගේ නවාතැන් සඳහා තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් රු. 10,000 ක මුදලක් ලබා ගෙන තිබුණද, එවැනි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකර නොතිබුණි.

(ඊ) එමෙන්ම මූලික වැඩ කොටස් (Preliminaries) යටතේ අවවාදාත්මක දැන්වීම් පුවරු හා රාත්‍රී ආලෝක බල්බ (Night Lights) සැපයීම වෙනුවෙන් රු. 20,000 ක මුදලක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණද එවැනි දෑ සපයා නොතිබුණි.



4.7 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) රෝහලෙහි 2014 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය 216 ක් වූ අතර ඉන් කාර්ය මණ්ඩලයේ 42 ක උණනාවයක් හා 03 ගේ අතිරික්තතාවයක් විය.

(ආ) වර්තමානයෙහි අභ්‍යාසලාභී රසායනාගාර කාර්මික විද්‍යාඥයන් දෙදෙනෙක් පුහුණුව සඳහා අනුයුක්ත කර තිබුණද ඔවුන්ගේ සේවය ලබා ගැනීමට හැකි වනුයේ වසර 03 ක කාලයකින් පසුව බව නිරීක්ෂණය විය.

4.8 වාහන උපයෝජනය

රෝහලට අයත් ගිලන් රථයක් 2014 ජූනි 12 දින අනතුරකට පත්ව තිබුණු අතර, එම අවස්ථාවේදී ගිලන් රථයේ රක්ෂණවරණය කල් ඉකුත් වී තිබීම නිසා සිදුවූ අලාභය රෝහලේ අරමුදලින් වැයකර තිබුණි.

5. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම

2003 ජූනි 02 දිනැති අංක පීර්ඩ්/12 දරණ රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයට අනුව වූ යහපාලනය පිළිබඳ මගපෙන්වීම් සංග්‍රහයෙහි 5.2 වගන්තිය ප්‍රකාරව සංයුක්ත සැලැස්මක ප්‍රධාන අංග වලට ඇතුළත් සංවිධාන සැලැස්ම, රෝහලේ ශක්තීන් සහ දුර්වලතා, කාර්යසාධන මිණුම් දඬු සහ සැලැස්මේ සඳහන් කාලසීමාවට අදාළ උපාය මාර්ග සැලසුම් ආදිය දැක්විය යුතු වුවද, රෝහල සඳහා ඉදිරිපත් කර තිබූ සංයුක්ත සැලැස්මේ ඉහත අංග දක්වා නොතිබුණි. කාලසීමාවට අදාළ උපාය මාර්ග සැලැස්මේ එක් එක් වර්ෂ වලදී ඉටු කළ යුතු කාර්යයන් කවරේද යන්න නිශ්චය කර නොතිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

රෝහලටම වෙන් වූ අභ්‍යන්තර විගණන ඒකකයක් නොවූ අතර සෞඛ්‍ය ආමානාංගයීය අභ්‍යන්තර විගණන අංශය මගින් අභ්‍යන්තර විගණන කටයුතු සිදු කරනු ලබයි. 2014 වර්ෂයේදී අමාත්‍යාංශයීය අභ්‍යන්තර විගණන අංශය මගින් විගණන කටයුතු සිදු කර විගණන ව්‍යවස්ථා 03 ක් නිකුත් කර තිබුණි.

5.3 විගණන කමිටු

2010 දෙසැම්බර් 14 දිනැති අංක 55 දරණ රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය ප්‍රකාරව අවම වශයෙන් මාස 03 කට වරක් විගණන කමිටු රැස්විය යුතු බව දක්වා තිබුණද, සමාලෝචිත වර්ෂය සඳහා විගණන කමිටු රැස්වීම් එකක් පමණක් පවත්වා තිබුණි.



5.4 අයවැය ලේඛනය පාලනය

අයවැය ලේඛනය සහ තවත් ආදායම් වියදම් අතර විෂයයන් 15 කට අදාළව සියයට 29 සිට සියයට 874 දක්වා පරාසයක විචලනයන් වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණය පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

6 පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආරෝග්‍යශාලා මණ්ඩලයේ සහපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන කේෂත්‍රයන් කෙරෙහි කළමනාකරණයේ අවධානය යොමුවිය යුතුව ඇත.

- (අ) ඖෂධ ගබඩා පාලනය
- (ආ) ආයතන කටයුතු

ඩබ්ලිව්.පී.සී. චක්‍රමරත්න
විගණකාධිපති (වැඩබලන)

